



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,778 — FRIDAY, MARCH 25, 1955

(Published by Authority)

PART I: SECTION (I) — GENERAL

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Proclamations by the Governor-General ..	—	Government Notifications ..	368
Appointments, &c., by the Governor-General ..	365	Price Orders ..	—
Appointments, &c., by the Public Service Commission ..	365	Central Bank of Ceylon Notices ..	—
Appointments, &c., by the Judicial Service Commission ..	366	Revenue and Expenditure Returns ..	—
Other Appointments ..	367	Miscellaneous Departmental Notices ..	377
Appointments, &c., of Registrars ..	368	Notice to Mariners ..	—
		“Excise Ordinance” Notices ..	383

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries for fee or reward, &c.

Appointments, &c., by the Governor-General

No. 121 of 1955

G. G. O. No. O. 108.

HIS EXCELLENCY THE GOVERNOR-GENERAL has been pleased under section 5 of the Kandy Church Ordinance (Chapter 228) to nominate Mr. J. D. SARGENT, Dr V. H. L. ANTHONISZ and Mudaliyar A. A. DE ALWIS to be Trustees of St. Paul's Church, Kandy, and to nominate under section 17 of the said Ordinance Mr A. C. L. RATWATTE to audit the accounts of the said Church until the next ensuing annual meeting of the Congregation of this Church.

By His Excellency's command,

N. W. ATUKORALA,

Secretary to the Governor-General.

Governor-General's Office,
Colombo, March 18, 1955.

No. 122 of 1955

G. G. O. No. X. 22/54.

IT is hereby notified for general information that HIS EXCELLENCY the GOVERNOR-GENERAL has been pleased, under section 41 (5) of the Bribery Act, No. 11 of 1954, to appoint Mr. P. MARAPANA, J.P., U.M., to the Fourth Panel for the purpose of the constitution of Boards of Inquiry.

By His Excellency's command,

N. W. ATUKORALA,

Secretary to the Governor-General

Governor-General's Office,
Colombo, March 18, 1955.

365—J N B 43380-3,023 (3/55)

A 1

No. 123 of 1955

M/DEA—No. D. 49/Rect/1.

ARMY—REGULAR FORCE—PROMOTION AND APPOINTMENT APPROVED BY HIS EXCELLENCY THE GOVERNOR- GENERAL

Promotion

To be Temporary Captain with effect from March 15, 1955:—

Lieutenant S. E. STRANGE, C. L. I.

Appointment

To be a Recruiting Officer under section 13 (1) of the Army Act, No. 17 of 1949, with effect from March 15, 1955:—

Temporary Captain S. E. STRANGE, C. L. I.

By His Excellency's command,

G. DE SOYZA,

Permanent Secretary,
Ministry of Defence and External
Affairs

Colombo, March 16, 1955

Appointments, &c., by the Public Service Commission

No. 124 of 1955

THE Public Service Commission has been pleased to order the following appointments:—

A 31/55.

Mr. D. C. L. AMARASINGHE, C.C.S., to act as Director, Government Tourist Bureau, in addition to his duties as Tea Controller with effect from February 5, 1955, until further orders.

A 16/55

Mr. H. C. GOONEWARDENA, C.C.S., to be Rubber Commissioner with effect from March 15, 1955, until further orders

A 44/55.

Mr. H. C. GOONEWARDENA, C.C.S., to act as Director of Fisheries in addition to his duties as Rubber Commissioner, with effect from March 16, 1955, until further orders

E. G. GOONEWARDENE,
Secretary,

Public Service Commission

Office of the Public Service Commission,
P. O. Box 500,
Colombo 1, March 22, 1955

No. JL/4/48

Mr. S. NATARAJA to be Additional District Judge, Anuradhapura, Additional Magistrate and Additional Commissioner of Requests, Anuradhapura, Additional District Judge, Mannar and Vavuniya, and Additional Magistrate, Vavuniya, from 6th to 20th April, 1955, during the absence of Mr. G. E. AMERASINGHE, or until further orders

No. JL/51A/54.

Mr. J. AMARASINGHE to be Additional Magistrate and Additional Commissioner of Requests, Hambantota, Additional Magistrate and Additional Commissioner of Requests, Tangalla, and Additional District Judge, Tangalla, from 7th to 20th April, 1955, during the absence of Mr. T. J. RAJARATNAM, or until further orders

No. JAA/8/48.

Mr. S. N. VELUPILLAI to be Additional Magistrate, Batticaloa, and Additional District Judge, Batticaloa, on 2nd April, 1955, to hear M. C. Batticaloa Case No. 18523.

No. JAA/88/48

Mr. T. C. RAJARATNAM to be Additional Magistrate, Jaffna, and Additional District Judge, Jaffna, at Mallakam, on 26th March, 1955, to hear M. C. Mallakam Cases Nos 10428 and 10295

No. JL/41/48.

Mr. S. M. M. CASSIM to be Additional District Judge, Puttalam, and Additional Magistrate and Additional Commissioner of Requests, Puttalam, on 21st, 25th and 28th April, 1955, during the absence of Mr. W. W. MUTTU RAJAH, or until further orders.

No. JL/24/48.

Mr. T. F. BLAZE to be Additional District Judge, Badulla, Additional Magistrate and Additional Commissioner of Requests, Badulla-Haldummulla, and Additional District Judge, Batticaloa, from 21st March, 1955, until the resumption of duties by Mr. D. J. R. GUNAWARDENE, or until further orders.

No. JAA/40/48.

Mr. B. R. G. WIJEYEKON to be Additional Magistrate, Matale, and Additional District Judge, Kandy, on 21st March, 1955, to enable judgment to be delivered in M. C. Matale Case No 5353

No. JL/49/48.

Mr. A. G. H. SANDARATNE to be Additional Magistrate and Additional Commissioner of Requests, Kurunegala, and Additional District Judge, Kurunegala, at Kanadulla, from 19th March, 1955, until the resumption of duties by Mr. S. N. RAJADURAI, or until further orders

No. JRL/19A/53

Mr. G. E. ABEYNAIKE to act as President, Rural Court, Morawak Korale, and Additional President, Rural Court, Weligam Korale and Gangaboda Pattu, in Matara District, from 14th to 16th March, 1955, during the absence of Mr. F. D. JAYASINHA, or until further orders.

No. JRL/3/48.

Mr. C. B. HUNUKUMBURA to act as President, Rural Court, Weudawili Hatpattu and Hiriyala Hatpattu, in Kurunegala District, from 11th to 13th April, 1955, during the absence of Mr. W. L. B. BULANKULAME, or until further orders

Appointments, &c., by the Judicial Service Commission

No. 125 of 1955

THE Judicial Service Commission has been pleased to make the following appointments —

No. JL/IC/53

Mr. I. M. ISMAIL to be, in addition to his other duties, Additional Commissioner of Requests, Colombo, and Additional Municipal Magistrate, Colombo, from 14th March, 1955, to 2nd April, 1955, during the absence of Mr. M. M. ABDUL CADER on leave, or until further orders

No. JAA/8/48.

Mr. J. J. DAVID to be Additional District Judge, Batticaloa, on 12th March, 1955, to hear D. C. Batticaloa Case No. 1052 Misc

No. JL/68A/48

Mr. J. N. C. TIRUCHELVAM to be Additional Magistrate, Colombo, Additional Municipal Magistrate, Colombo, Additional Commissioner of Requests, Colombo, and Additional District Judge, Colombo, from 20th to 23rd April, 1955, during the absence of Mr. N. A. DE S. WIJESKERA, or until further orders.

No. JL/68A/48.

Mr. H. O. SALGADO to be Additional Magistrate, Colombo, Additional Municipal Magistrate, Colombo, Additional Commissioner of Requests, Colombo, and Additional District Judge, Colombo, from 11th to 13th April, 1955, during the absence of Mr. N. A. DE S. WIJESKERA, or until further orders

No. JAA/8/48

Mr. J. J. DAVID to be Additional District Judge, Batticaloa, on 18th March, 1955, to enable order to be delivered in D. C. Batticaloa Case No. 1052.

No. JL/2/48

Mr. C. M. L. DE SILVA to be Additional District Judge, Nuwara Eliya, Additional Magistrate and Additional Commissioner of Requests, Nuwara Eliya, Additional Municipal Magistrate, Nuwara Eliya, and Additional Magistrate, Badulla-Haldummulla, on 18th and 19th March, 1955, during the absence of Mr. F. E. ALLES, or until further orders.

No. JL/42A/53.

Mr. T. C. RAJARATNAM to be Additional Magistrate and Additional Commissioner of Requests, Jaffna, and Additional District Judge, Jaffna, at Mallakam, from 15th to 17th March, 1955, during the absence of Mr. D. P. NISSANGA, or until further orders.

No. JRL/4/48.

Mr. D. SERASINGHE to act as President, Rural Court, East Giruwa and Magam Pattus, in Tangalla District, on 17th March, 1955, during the absence of Mr. E. S. T. COREA.

No JRL/1/51

Mr. C. B. HUNUKUMBURA to act as President, Rural Court, Wann Hatpattu, and Additional President, Rural Court, Hiriyala Hatpattu, in Kurunegala District, on 15th March, 1955, during the absence of Mr. T. ABEYSEKERA.

No JRL/36A/51

Mr V B SATCHIANANDAN to act as President, Rural Court, Kaddukulam and Tampalakamam Pattus, in Trincomalee District, on 24th March, 1955, during the absence of Mr. S. T. RAJARATNAM.

No. JRL/27/48

Mr. F. G. B. PERERA to act as President, Rural Court, Beligal, Paranakuru, Galboda, and Kanigoda Korales, in Kegalla District, on 22nd March, 1955, during the absence of Mr. H. MEEDENIYA.

V MANICAVASAGAR,
Secretary,

Judicial Service Commission.

Office of the Judicial Service Commission.

P. O. Box 573,
Colombo, 18th March, 1955.

Other Appointments

No. 126 of 1955

THE Honourable the Minister of External Affairs has been pleased to recognize Mr. V. A. EDWARD as Acting Consul (Honorary) of Peru at Colombo with effect from March 18, 1955, during the absence of Mr. A. HURST from the Island

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of External Affairs

Colombo 1, March 17, 1955.

No 127 of 1955

THE Honourable the Minister of External Affairs has been pleased to recognize Mr. T. D. BUCHANAN as Acting Consul (Honorary) of Portugal at Colombo with effect from March 18, 1955, during the absence of Mr. A. HURST from the Island

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of External Affairs

Colombo 1, March 17, 1955

No. 128 of 1955

THE following appointments in the Ceylon Civil Service take effect from the dates notified below —

No 73/1/14 (MF).

Mr. E. A. A. DE SILVA to be Deputy Fiscal, Colombo, with effect from March 11, 1955

No 74/48 (MF)

Mr. W. B. C. SENERAT-NANDADEVA to be attached to the Ministry of Health, with effect from March 17, 1955

L. J. DE S. SENEVIRATNE,
Secretary to the Treasury

The Ministry of Finance,
The Galle Face Secretariat,
Colombo 1, March 21, 1955

No. 129 of 1955

No. AJ. 82/1/55.

THE Hon. the Minister of Justice has, in pursuance of the powers vested in him under section 12 of the Oaths Ordinance, appointed Mr. D. B. M. YATAWARA to be a Commissioner for Oaths for the judicial district of Anuradhapura with effect from the 14th March, 1955.

The Hon. the Minister of Justice has, under section 372 of the Civil Procedure Code, as amended by Proclamation dated 18th September, 1947, made by His Excellency the Governor-General, appointed—

(1) Mr. S. SANTHIRASEGARAMPILLAI to be an officer specially authorised to administer the oaths or affirmations which are requisite to the making of affidavits mentioned in section 371 of the said Code, for the district of Vavuniya from the 10th March, 1955, until the resumption of duties by the Fiscal Marshal, Vavuniya,

(2) Mr. S. V. RAJAMANICAM to be, while holding the post of Apothecary, Thunukkai, an officer specially authorised to administer the oaths or affirmations which are requisite to the making of affidavits mentioned in section 371 of the said Code, for the district of Jaffna, with effect from the 11th March, 1955.

The Hon. the Minister of Justice has, under section 120 of the Criminal Procedure Code (Cap. 16), appointed—

(1) Mr. K. L. U. DE S. R. WIJESINGHE to act as Inquirer for Vidana Arachchies' Divisions of Madampe, Ambalangoda, Balapitiya and Karadeniya in the Wellaboda Pattu and Welitara, Kosgoda and Uragaha in the Bentota Walallawiti Korale, Galle District, from the 25th February, 1955, until the resumption of duties by Mr. K. A. DE S. R. WIJESINGHE,

(2) Mr. S. M. THEOPHILUS to act as Inquirer for Akkarapattu, Batticaloa District, from the 10th March, 1955, while acting in the office of Divisional Revenue Officer of the said Pattu, until the resumption of duties by Mr. S. P. THEVAINDRAPILLAI;

(3) Mr. J. D. ARNOLD to act as Inquirer for Eravur Korala Pattu, Batticaloa District, from the 10th March, 1955, while acting in the office of Divisional Revenue Officer of the said Pattu, until the resumption of duties by Mr. T. BALASANTHIRAN,

(4) Mr. K. GUNARATNAM to be an Inquirer for Trincomalee Town and Gravets and Tampalakamam and Kaddukulam Pattus, Trincomalee District, with effect from the 12th March, 1955, while holding the office of Divisional Revenue Officer of Trincomalee Town and Gravets;

(5) Mr. SHIRLEY JAYATILLEKE to act as Inquirer for the Negombo Town, Negombo District, from the 16th March, 1955, until the resumption of duties by Mr. L. P. E. KARUNARATNE,

(6) Mr. S. M. THEOPHILUS to act as Inquirer for Sammanthurai Pattu, Batticaloa District, from the 16th March, 1955, while acting in the office of Divisional Revenue Officer of the said Pattu, until the resumption of duties by Mr. N. PURNALINGAM;

(7) Mr. S. P. THEVAINDRAPILLAI to act as Inquirer for Panama Pattu, Batticaloa District, from the 21st March, 1955, while acting in the office of Divisional Revenue Officer of the said Pattu, until the resumption of duties by Mr. M. Z. MOHIDEEN

L. B. DE SILVA,
Permanent Secretary to the
Ministry of Justice

Colombo, 22nd March, 1955

No. 130 of 1955

No EB/A-204/2

IT is hereby notified for general information that the Permanent Secretary to the Ministry of Home Affairs has, by virtue of the authority vested in him by the Notification under section 10B of the Interpretation Ordinance (Chapter 2), published in *Gazette* No 10,128 of July 14, 1950, made the following appointments —

Mr. W. PATHIRANA, Assistant Government Agent of the District of Kandy, to be, in addition to his own duties, Deputy Fiscal for the District of Kandy, with effect from February 22, 1955;

Mr. W. PATHMANATHAN, Assistant Government Agent of the District of Jaffna, to be, in addition to his own duties, Additional Superintendent of Prison, Jaffna, with effect from February 22, 1955,

Mr. O R WRIGHT, Assistant Government Agent of the District of Anuradhapura, to be, in addition to his own duties, Additional Superintendent of Prison, Anuradhapura, and Additional Superintendent of Police, Anuradhapura, with effect from February 22, 1955.

G P TAMBAYAH,
for Permanent Secretary,
Ministry of Home Affairs

Colombo 7, March 11, 1955

No. 131 of 1955

THE Honourable the Minister of Home Affairs has been pleased, under section 32 (1) (b) of the Prisons Ordinance (Chapter 44), as amended by Ordinance No 58 of 1939, and as modified by Proclamation in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, to appoint the persons mentioned in column II of the schedule hereto to be members of the Local Visiting Committee of the Prison mentioned in column I of the schedule, for a period of one year from the date of this notice.

B. F. PERERA,
Permanent Secretary,
Ministry of Home Affairs

Colombo 7, March 17, 1955.

SCHEDULE

I	II
Matara Prison	Dr. J A S. GUNAVARDHANA Mr. J. D ABEYWIRA, J P. Muhandiram D. C. DEVENDRA

No. 132 of 1955

THE Honourable the Minister of Home Affairs has, under section 14 of the Muslim Marriage and Divorce Act, No 18 of 1951, appointed Mr. MAHMOOD ALMSAHIB LATIFF, Quazi of Kandy, as Special Quazi for the judicial division of Kurunegala, in Kurunegala District, to hear and pass judgment in Quazi Tribunal, Kurunegala, Case No. 04.

B. F. PERERA,
Permanent Secretary,
Ministry of Home Affairs

Colombo, March 3, 1955.

Appointments, &c., of Registrars

No. 133 of 1955

THE Registrar-General has been pleased to make the following appointment with effect from March 1, 1955 —

Mr. ANGUS RONALD HEMASINGHE, an officer in the Executive Clerical Class, Grade II, of the General Clerical Service, to be an Additional Registrar of Lands for the Colombo District holding office at Negombo

Registrar-General's Office,
Colombo 1, March 18, 1955

N. Q. DIAS,
Registrar-General.

No. 134 of 1955

THE Registrar-General has been pleased to make the following appointment with effect from April 1, 1955. —

Mr. LAMASENA GALAPPATHI GURUGE, officer in Executive Clerical Class, Grade II, General Clerical Service, to be an Additional Registrar of Lands for the Galle District

Registrar-General's Office,
Colombo 1, March 18, 1955.

N. Q. DIAS,
Registrar-General.

Government Notifications

L. D — B. 8/55.

M/DEA—No D 21/Reg./N

THE NAVY ACT, No. 34 OF 1950

REGULATIONS made by the Minister of Defence and External Affairs under section 161 of the Navy Act, No 34 of 1950

J. L. KOTTELAWALA,
Minister of Defence and External Affairs.

Colombo, March 16, 1955.

Regulations

1 These regulations may be cited as the Commissioned Officers (Branch Rank) Regulations, 1955.

2. (1) The appointment of Commissioned Officers (Branch Rank) shall be made in accordance with the succeeding provisions of this regulation.

(2) A Board of Selection appointed by the Captain of the Navy shall interview candidates recommended by the Commanding Officers and select such candidates as it considers suitable for such training as may be determined by the Captain of the Navy.

(3) The Captain of the Navy shall on the results of the course of training recommend the candidates whom he considers desirable for appointment to Branch Rank.

(4) The number of appointments to Branch Rank shall depend on the number of vacancies in that Rank.

3 (1) A Commanding Officer shall not recommend any person for interview by a Board of Selection under regulation 2 (2) unless such person—

- (a) is a Chief Petty Officer or a Petty Officer of the Royal Ceylon Navy,
- (b) has completed at least five years' reckonable service in the Navy,
- (c) is less than 45 years of age on the date of such recommendation,

- (d) has passed the higher Naval Education tests,
- (e) has a character assessment of "very good" for the three years immediately preceding the date of such recommendation and a character assessment of at least "good" during his entire period of service in the Navy,
- (f) is of the required standard of physical fitness, and
- (g) possesses such other qualifications as may from time to time be determined by the Captain of the Navy.

(2) In this regulation, "reckonable service" means service rendered in the Regular Naval Force together with previous embodied or mobilized service in the ranks of the armed forces of the British Commonwealth.

4. (1) Every appointment to Branch Rank shall in the first instance be made in an acting capacity.

(2) An Acting Commissioned Officer (Branch Rank) shall serve for a probationary period of one year in that rank and on the successful completion of his probationary period shall be eligible for appointment as a Commissioned Officer (Branch Rank). In the case of a Commissioned Officer (Branch Rank) his seniority in the Rank shall be determined from the date of his appointment as an Acting Commissioned Officer

(3) In special circumstances the probationary period may be extended by six months.

(4) An Acting Commissioned Officer (Branch Rank) who at the end of the probationary period is found unsuitable for appointment as Commissioned Officer (Branch Rank) shall revert to the rating he previously held.

(5) Acting Commissioned Officers (Branch Rank) and Commissioned Officers (Branch Rank) shall rank above Midshipmen but immediately below Acting Sub-Lieutenants.

5. (1) Commissioned Officers (Branch Rank) with not less than five years' seniority in that Rank shall be eligible for promotion to the rank of Senior Commissioned Officer (Branch Rank)

(2) Senior Commissioned Officers (Branch Rank) shall rank above Acting Sub-Lieutenants but immediately below Sub-Lieutenants

(3) Senior Commissioned Officers (Branch Rank) with not less than five years' seniority in that Rank will be eligible for promotion to the rank of Lieutenant.

(4) The promotion to the ranks of Senior Commissioned Officer (Branch Rank) and Lieutenant shall be by selection and shall depend on the number of vacancies in the Establishment.

(5) Notwithstanding anything in the preceding provisions of this regulation, a Commissioned Officer or a Senior Commissioned Officer may be promoted to the rank of Lieutenant for war service or other distinguished service.

M/DEA—No. D 21/Reg./N.

L. D —B. 126/50.

THE NAVY ACT, No. 34 OF 1950

REGULATION made by the Minister of Defence and External Affairs under section 161 of the Navy Act, No 34 of 1950.

J. L. KOTELAWALA,
Minister of Defence and External Affairs.

Colombo, March 16, 1955.

Regulation

The Navy Pay Code published in *Gazette* No. 10,199 of January 12, 1951, as amended from time to time, is hereby further amended as follows.—

(1) (a) in regulation 2—by the re-numbering of that regulation as paragraph (1) of that regulation; and

(b) by the insertion, immediately after paragraph (1), of the following new paragraph:—

"(2) The pay of a Branch Rank Officer shall be at such of the following rates as may be appropriate to him:—

	<i>Rates of pay per day Rs. c.</i>
Acting Commissioned Officer (Branch Rank) and Commissioned Officer (Branch Rank) ...	8 50
Commissioned Officer (Branch Rank) after two years' service in such rank ...	9 0
Commissioned Officer (Branch Rank) after four years' service in such rank ...	9 50
Commissioned Officer (Branch Rank) after six years' service in such rank ...	10 0
Senior Commissioned Officer (Branch Rank) ...	11 0
Senior Commissioned Officer (Branch Rank) after two years' service in such rank ...	12 0
Senior Commissioned Officer (Branch Rank) after four years' service in such rank ...	13 0
Lieutenant on promotion from Branch Rank ...	13 50
Lieutenant after two years' service in such rank if promoted from Branch Rank ...	14 50
Lieutenant after four years' service in such rank if promoted from Branch Rank ...	15 50
Lieutenant after six years' service in such rank if promoted from Branch Rank ...	16 50";

(2) in regulation 12, by the insertion in paragraph (1), immediately after the item relating to lieutenant and sub-lieutenant, of the following new item:—

"Senior Commissioned Officer (Branch Rank) and Commissioned Officer (Branch Rank) ... 5 50";

(3) in regulation 15, by the insertion in paragraph (1), immediately after the item relating to lieutenant commander and lieutenant, of the following new item:—

"Senior Commissioned Officer (Branch Rank) and Commissioned Officer (Branch Rank) .. 5 00";

(4) in regulation 25, by the substitution, in paragraph (1), for the words sub-lieutenant, midshipman and cadet, of the following:—

"Sub-Lieutenant, Senior Commissioned Officer (Branch Rank), Commissioned Officer (Branch Rank), Midshipman and Cadet"; and

(5) in regulation 32—(1) by the re-numbering of paragraphs (2) and (3) as paragraphs (3) and (4) of that regulation; and

(2) by the insertion, immediately after paragraph (1) of that regulation, of the following regulation:—

“(2) A Chief Petty Officer or Petty Officer on appointment as Commissioned Officer (Branch Rank) shall be entitled to an outfit allowance of six hundred and forty rupees which is intended to meet the cost of the initial purchase of all articles of uniform which he is required to obtain.”

2. The amendment made in regulation 1 shall have effect and be deemed to have had effect from February 24, 1928.

L. D.—B. 33/44.

No. 34/2/11 (MF/AC).

THE ESTATE DUTY ORDINANCE

Regulation under Section 76

REGULATION made by the Minister of Finance under section 76 of the Estate Duty Ordinance (Chapter 187), as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947, and approved by the Senate and the House of Representatives under the said section 76 as so modified.

M. D. H. JAYAWARDENA,
Minister of Finance.

Colombo, March 14, 1955

L. D.—B. 175A/29.

PN. 1331.

THE SCHOOL TEACHERS PENSION ACT, No. 44 OF 1953

REGULATIONS made by the Minister of Finance by virtue of the powers vested in him by section 9 of the School Teachers Pension Act, No. 44 of 1953

M. D. H. JAYAWARDENA,
Minister of Finance.

Colombo, March 14, 1955

Regulations

1. The School Teachers Pension Regulations published in *Gazette* No. 7,631 of February 24, 1928, (therein referred to as the “rules”), as amended from time to time, are hereby further amended in regulation 2 in the second proviso to paragraph (ix), by the substitution, in sub-paragraph (a) thereof, for all the words from “A period or periods” to “as a teacher”, of the following:—

“A period or periods not exceeding three years in the aggregate during which any teacher who has been in full time service in a school for at least twelve months attends, with the approval of the Director, a course of study or training at any university, training college, or other institution, for the purpose of the teacher’s advancement in the teaching profession”.

REGULATION

The Estate Duty (Payment by Surrender of Government Stock) Regulations, 1944, published in *Gazette Extraordinary* No. 9,284 of June 19, 1944, as last amended by regulation published in *Gazette* No. 10,634 of January 29, 1954, are hereby further amended, in the Schedule thereto, as follows:—

(a) by the addition, immediately after item 36, of the following new item, the several particulars contained in such item being entered in the appropriate columns in that Schedule—

“ 37. Ceylon Government 3½ per cent. Loan, 1964, issued at par ”
and

(b) by the omission of the following items, the several particulars contained in each such item being deleted from the appropriate columns in that Schedule:—

“ 17. Ceylon Government 2½ per cent. War Loan, 1954, issued at par ”

19. Ceylon Government 3 per cent. National Loan, 1954, issued at par ”

No. 74/7/31 (MF).

NOTIFICATION

IT is hereby notified that the under-mentioned officers have passed the First Examination for Civil Servants on January 17, 1955:—

Name of Officer	Law	Accounts	Sinhalese	Tamil	Ceylon History and Geography
R. B. Weerakoon	77	43	—	47	38
C. P. Chamugam	72	57	54	—	60
D. L. Pereira	55	54	58	—	35

The Ministry of Finance,
The Galle Face Secretariat,
Colombo, March 19, 1955.

L. J. DE S. SENEVIRATNE,
Secretary to the Treasury.

No. 74/7/31 (MF).

NOTIFICATION

IT is hereby notified that the under-mentioned officers have passed the Second Examination for Civil Servants in terms of Section 15 of the Minute on Civil Service dated May 22, 1950 :—

Name of Officer	Percentage of Marks							
	Sinhalese	Tamil	Law	Accounts	Public Service Commission			Rules and Manual of Procedure
V. M. Abeysekera	62	70	57	79	68			
W. T. Jayasinghe	59	63	50	75	76			
A. S. Navaratnarajah	63	75	60	79	74			

The Ministry of Finance,
The Galle Face Secretariat,
Colombo 1, March 19, 1955.

L. J. DE S. SENEVIRATNE,
Secretary to the Treasury

L. D.—B. 80/52.

THE RURAL COURTS ORDINANCE, No. 12 OF 1945

IT is hereby notified that the Minister of Justice has, under section 19 (2) of the Rural Courts Ordinance, No. 12 of 1945, as amended by the Rural Courts (Amendment) Act, No. 24 of 1952, set apart for use as the courthouse of the Rural Court at Maho, the building standing on the land called Kandauda Hena, situated at Hangilipola in Katuwanna Korale within Wannu Hatpattu of the Kurunegala District and bounded on the north by T. P. 381,623, east by High Road, south by the reservation for a road and west by Moonamalegama village boundary.

L. B. DE SILVA,
Permanent Secretary,
Ministry of Justice

Colombo, 14th March, 1955.

Mr Robert P. Senanayake.
Mr. C. Loganathan.
Mr. R. H. Wickremasinghe.
Mr. D. G. L. Misso.

W. D. GUNARATNA,
Acting Permanent Secretary,
Ministry of Health

Ministry of Health,
Colombo, March 21, 1955.

THE NATIONAL HOUSING ACT, No. 37 OF 1954
Certificate under Section 49

BY virtue of the powers vested in me by section 49 of the National Housing Act, No. 37 of 1954, I, Kanthiah Vaithianathan, Minister for Industries, Housing and Social Services, do hereby certify that the land described in the schedule hereto should be acquired by Government for the purpose of being made available for the carrying out of any housing object within the meaning of section 2 of that Act.

K. VAITHIANATHAN,
Minister of Industries,
Housing and Social Services
Colombo, March 17, 1955.

SCHEDULE

All that allotment of land called Alubogahawatte in Eriyawetiya Village, Adukari Pattu, Siyane Korale West, Colombo District, Western Province, bounded as follows:—

- North by: lot 1,528 in Eriyawetiya Village Plan.
- East by: lot T. P. 77,832 and lot 1,519 in Eriyawetiya Village Plan
- South by: lots 1,537, 1,536 and 1,535 in Eriyawetiya Village Plan.
- West by: lots 1,531, 1,573 and 1,529 in Eriyawetiya Village Plan; extent A4. R2. P6.

L. D.—CF 16/54.

THE NATIONAL HOUSING ACT, No. 37 OF 1954

REGULATIONS made by the Minister of Industries, Housing and Social Services under sections 12 (3) and 69 of the National Housing Act, No. 37 of 1954, and approved by the Senate and the House of Representatives under the said section 69.

K. VAITHIANATHAN,
Minister of Industries,
Housing and Social Services
Colombo, January 20, 1955.

Regulations

1. These regulations may be cited as the National Housing (No. 3) Regulations, 1954.
2. The instrument of association of every building society, (hereinafter referred to as the "society") shall, in addition to the matters for or in respect of

L. D.—B 101/48.

THE PILGRIMAGES ORDINANCE

REGULATION applicable to every pilgrimage to Mahiyangana, situated in the Town Headman's Division of Alutnuwara, within the Divisional Revenue Officer's Division of Bintenne in the Province of Uva, made by the Minister of Home Affairs by virtue of the powers vested in him by section 2 of the Pilgrimages Ordinance (Chapter 133), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

A. RATNAYAKE,
Minister of Home Affairs

Colombo, March 21, 1955.

Regulation

The regulations relating to pilgrimages to Mahiyangana published in *Gazette* No. 9,902 of September 10, 1948, as amended by the regulation published in *Gazette* No. 10,283 of August 17, 1951, are hereby further amended in regulation 1, in the definition of "camp area", by the substitution for the words "one mile", of the words "two miles"

HOSPITALS LOTTERIES BOARD

IT is hereby notified for general information that the Honourable Minister of Health has been pleased, under the provisions of section 3 of the Hospitals Lotteries Act, No. 4 of 1955, to appoint the following to be members of the Hospitals Lotteries Board for a period of five years with effect from February 25, 1955:—

Dr Cyril F. Fernando (Chairman)
Dr. J. C. Blok
Mr W. F. B. Harper

which provision is required to be made by or under the Act, make provision for or in respect of the matters stated in the succeeding provisions of these regulations.

3. The purposes to which the funds of the society are to be applied and the manner in which the surplus funds of the society are to be invested.

4. The manner in which the provisions of the instrument of association of the society may be altered.

5. (1) The constitution, appointment, remuneration, powers and duties of the Board of Directors (hereinafter referred to as the "Board"), including—

- (a) the manner of appointment;
- (b) the qualifications for appointment and in particular, a requirement that in order to be eligible for appointment, a person must hold at least one share or a specified number of shares,
- (c) the disqualification of a person from holding office as a Director if he is an undischarged, bankrupt or an uncertificated insolvent or has been convicted of an offence within the meaning of the Prevention of Crimes Ordinance; and
- (d) the vesting in the Board of the power to appoint the staff of the society and to appoint the society's agents, bankers, proctors, auditors and surveyors.

(2) The regulation of meetings of the Board including the manner of calling such meetings, and the quorum for and the procedure to be followed at such meetings

(3) The resignation or removal of the Board or of any member thereof

6 The regulation of meetings of members of the society, including—

- (1) the manner of calling, the quorum for, and the procedure to be followed at, general or special meetings;
- (2) a provision that each member shall have only one vote, and
- (3) the circumstances in which members may vote by proxy.

7. The appointment of qualified auditors and the remuneration payable to such auditors.

8 The annual audit of the accounts of the society by its auditors and the inspection and examination by the auditors of the books of the society and the mortgages and other securities belonging to the society.

9 The preparation by the Board of an annual statement of accounts and an annual balance sheet.

10 (1) The submission of such accounts and balance sheet signed by members of the Board and audited and signed by the auditors, together with a report of the Board on the state of the society's affairs signed by the members thereof, to any member on application in that behalf made by him at any time during the period of seven days preceding the annual general meeting, and at the annual general meeting.

(2) The delivery of a copy of the report referred to in paragraph (1) to the Commissioner within a period of six months after the expiry of the year to which the report relates

11. The settlement of any dispute between the society and any of its members, or any person claiming by or through a member, by reference to the Commissioner, and the finality of the determination by the Commissioner of such dispute.

12 The device, custody and use of the seal of the society including provision that the seal shall bear the registered name of the society.

13. The power, if any, of the society to borrow money and the restrictions to be placed on those powers

14. That advances to members of the society will only be made if the repayment thereof—

- (1) is secured by a mortgage of immovable property in Ceylon; or
- (2) is secured by the transfer or assignment of a policy of insurance; or
- (3) is guaranteed by a commercial bank as defined by the Monetary Law Act, No 58 of 1949, or
- (4) is secured in such other manner as may be approved by the Board

15. The custody of the deeds and other securities belonging to the society.

16 The manner in which membership of the society shall cease.

17. The keeping and maintenance of a register of members and the particulars to be entered in such register.

18. The fines and forfeitures to be imposed on members of the society.

19. That the society may terminate or be dissolved—

- (1) upon the happening of any specified event
- (2) by dissolution in the specified manner.
- (3) by dissolution with the consent of a specified proportion or number of members holding a specified number of shares in the society, testified by their signatures to the instrument of dissolution which shall set forth—
 - (a) the liabilities and assets of the society in detail,
 - (b) the number of members, and the amounts standing to their credit in the books of the society;
 - (c) the claims of depositors and other creditors, and the provision to be made for their payment,
 - (d) the intended appropriation or division of the funds of the society;
 - (e) the names of one or more persons to be appointed trustees for the special purposes, and their remuneration.

(4) by winding up, either voluntarily under the supervision of the court or by the court, if the court shall so order, on the petition of any member authorized by a specified number or proportion of the members present at a general meeting of the society specially called for the purpose to present the same on behalf of the society, or on the petition of any judgment creditor for not less than five hundred rupees, but not otherwise.

20 Provision to the effect—

(1) that the Commissioner may investigate the affairs of the society on the application in writing of a specified number or proportion of the members setting forth that the society is unable to meet the claims of its members, and that it would be for their benefit that it should be dissolved, and requesting an investigation into the affairs of the society with a view to the dissolution thereof; and

(2) that if on such investigation it appears that the society is unable to meet the claims of its members and that it would be for their benefit that it should be dissolved, the Commissioner may, if he considers it expedient so to do, award that the society be dissolved and shall direct in what manner the affairs of the society are to be wound up, subject however to the condition that the Commissioner may suspend his award for such period as he may deem necessary to enable the society to make such alterations in its instrument of association as will in his judgment prevent the necessity of award being made

21. That notice of the commencement and termination of every dissolution or winding up of the society shall be sent to the Commissioner.

22. Provision for or in respect of all such matters as the Commissioner may require provision to be made in the exercise of the power conferred on him by paragraph (b) of sub-section (3) of section 12

23. That the Commissioner or any officer authorized by him in that behalf may at all reasonable times inspect the register and other books of the society.

24. In these regulations unless the context otherwise requires—

“Act” means the National Housing Act, No. 37 of 1954;

“building society” has the same meaning as in the Act,

“Commissioner” means the Commissioner for National Housing and includes an Assistant Commissioner.

L D.—B. 35/54.

THE TOLLS ORDINANCE

ORDER made by the Minister of Transport and Works under sections 8 and 9 of the Tolls Ordinance (Chapter 150), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

M. F. DE S. JAYARATNE,
Permanent Secretary,

Ministry of Transport and Works

Colombo, March 16, 1955.

Order

1 The tolls established in respect of the Nayaru Ferry over the Nayaru Lagoon on the Public Works Department road from Mullaitivu to Kokkilai in the Vavuniya District shall be collected at the land to the north of the northern abutment situated at the northern end of that Ferry.

2 Tolls at the rate specified in the Schedule hereto shall be levied in respect of the Nayaru Ferry.

SCHEDULE

RATES OF TOLLS

	Rs. c
1 Every vehicle (with two wheels) for passengers drawn by one horse, driver and passengers included ..	0 50
2. Every vehicle (with four wheels) for passengers drawn by one horse, driver and passengers included ..	0 60
3. Every vehicle for passengers drawn by two horses, driver and passengers included ..	0 60
4 Every additional horse attached to a vehicle of the type specified in item 3	0 10
5 Every vehicle for passengers drawn by one ox, driver and passengers included	0 30
6. Every additional ox attached to a vehicle of the type specified in item 5 ..	0 10
7. Every horse carrying a load or not carrying a load, with or without a rider ..	0 20
8 Every ox carrying a load ..	0 10
9 Every vehicle carrying a load and drawn by one horse or ox ..	0 30
10 Every vehicle carrying a load and drawn by two horses or oxen ..	0 50
11 Every additional horse or ox attached to a vehicle of the type specified in item 10 ..	0 10
12. Every vehicle not carrying a load and drawn by one horse or ox ..	0 10
13. Every vehicle not carrying a load and drawn by two horses or oxen ..	0 15

Rs. c.

14. Every additional horse or ox attached to a vehicle of the type specified in item 13 ..	0 10
15. Every vehicle carrying a load and drawn by two elephants ..	1 0
16 Every vehicle not carrying a load and drawn by two elephants ..	0 50
17. Every vehicle carrying a load and drawn by one elephant ..	0 70
18 Every vehicle not carrying a load and drawn by one elephant ..	0 30
19. Every elephant carrying a load, not being his food ..	0 30
20. Every elephant not carrying a load ..	0 20
21 Every bicycle, tricycle or junricksha ..	0 10
22 Every motor car ..	0 60
23. Every motor cycle ..	0 20
24. Every mechanical tractor with a trailer—	
(a) where the trailer is loaded ..	1 25
(b) where the trailer is not loaded ..	0 25
25. Every lorry propelled by steam or other mechanical means—	
(a) where the lorry is loaded ..	1 25
(b) where the lorry is unloaded ..	0 25
26. Every ox, cow, calf, sheep, goat or pig	0 1
27. Every leaguer or cask not carried in a vehicle or by a man, but rolled along the road ..	0 10
28 Every wheeled vehicle not enumerated above ..	0 40
29 Every foot passenger other than a child under twelve years of age or a keeper or a leaf cutter attending elephants, horses or cattle ..	0 2

L D —B 35/54

THE TOLLS ORDINANCE

IT is hereby notified for general information that the resolution set out hereunder was passed by the Senate at a public session held on November 23, 1954, and by the House of Representatives at a public session held on November 18, 1954.

M. F. DE S. JAYARATNE,
Permanent Secretary,

Ministry of Transport and Works.

Colombo, March 16, 1955.

Resolution

This House resolves under section 7 of the Tolls Ordinance (Chapter 150), as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947, that tolls shall be established in respect of the ferry known as Nayaru ferry over the Nayaru Lagoon on the Public Works Department road from Mullaitivu to Kokkilai in the Vavuniya District.

COMMITTEE OF INQUIRY ON HOMOEOPATHY

A committee has been appointed by the Honourable the Minister of Health composed of Dr P N. Banerjee of India, Chairman, Sir Razik Fareed and Messrs. K. Kanagaratnam and E. J. Wijsekera—

- (1) to examine and report on the extent to which Homoeopathy is practised in this country and whether its practitioners in Ceylon possess the requisite knowledge of, and training in, Homoeopathy; and

(2) to examine and report on the question of whether Homoeopathy should be recognized by the State and, if so, what steps should be taken by the State—

- (a) to control the practice of Homoeopathy, and
- (b) to provide facilities for training in Homoeopathy and to regulate such training.

2. I have been directed by the Chairman to request all persons who are practising Homoeopathy to intimate to me in the prescribed form their names and qualifications, indicating the institutions from which such qualifications were obtained and the date of obtaining such qualifications, if any. Questionnaires in this form are available at the Ministry of Health, Colombo. All those who wish to apply for same should do so on or before March 30, 1955. Completed Questionnaires should be returned to me not later than April 6, 1955.

3. All persons or associations who are desirous of making representations to this committee on matters within its terms of reference are kindly requested to send their memoranda to me, on or before April 6, 1955, and to indicate whether they wish to give oral evidence before this committee. The committee will at its discretion summon any person or association to give oral evidence before them.

C. SENERAT-NANDADEVA,
Secretary,

Committee of Inquiry on Homoeopathy.
Ministry of Health,
Colombo, March 28, 1955.

L. D.—B. 123/49.

**THE WAGES BOARDS ORDINANCE,
No. 27 OF 1941**

Notification

IN accordance with the provisions of section 26A of the Wages Boards Ordinance, No. 27 of 1941, the Wages Board for the Tea Growing and Manufacturing Trade hereby notifies that the Board, by virtue of the powers vested in it by section 23 of that Ordinance, proposes to vary in the manner set out in the Schedule hereto, such decisions of the Board as are specified in that Schedule.

Objections to the aforesaid proposal will be received by the Chairman of the Board until 12 noon on April 5, 1955.

Every such objection must be made in writing and must contain a statement of the grounds upon which such objection is taken.

M. RAJANAYAGAM,
Chairman,

Wages Board for the Tea
Growing and Manufacturing Trade.
Colombo, March 15, 1955.

SCHEDULE

The decisions made by the Wages Board for the Tea Growing and Manufacturing Trade set out in the Schedule to the notification relating to weekly and annual holidays published in *Gazette* No. 9,592 of August 23, 1946, as varied in the manner set out in the notifications published in *Gazette* No. 9,634 of November 22, 1946, and *Gazette Extraordinary* No. 10,429 of July 30, 1952, shall be further varied in the part relating to annual holidays as follows:—

- (1) in paragraph 1—
 - (a) by the substitution in sub-paragraph (a) of that paragraph, for the words and figure "each unit of 5 days", of the words and figure "each unit of 4 days"; and

- (b) by the substitution in sub-paragraph (b) of that paragraph, for the words and figure "each unit of 5 days", of the words and figure "each unit of 4 days"; and

(2) in paragraph 6—

- (a) by the substitution in sub-paragraph (b) of that paragraph, for the words and figure "each unit of 5 days", of the words and figure "each unit of 4 days"; and
- (b) by the substitution in sub-paragraph (c) of that paragraph, for the words and figure "each unit of 5 days", of the words and figure "each unit of 4 days".

**THE PROBATION OF OFFENDERS ORDINANCE,
No. 42 OF 1944**

IT is hereby notified under the provisions of section 17 (3) of the Probation of Offenders Ordinance, No. 42 of 1944, that the Honourable the Minister of Home Affairs has been pleased to appoint the under-mentioned persons to be an Unsalariated Female Probation Officers under the provisions of section 16 (1) (b) of the same Ordinance, for the Judicial Divisions stated against their names with effect from March 21, 1955, until further orders:—

Mrs. P. Shanmugarajah, Mannar and Mullaitivu-Vavuniya.

Mrs. P. R. I. Dassanayake, Kurunegala.

G. V. F. WILLE,
Commissioner of Prison and Probation
Services

Prison and Probation Headquarters,
Colombo 9, March 21, 1955.

**THE CEYLON (PARLIAMENTARY ELECTIONS)
ORDER IN COUNCIL, 1946**

Electoral District No. 1—Colombo North

WITH reference to the notice under section 10 (3) of the Ceylon (Parliamentary Elections) Order in Council, 1946, in regard to the above Electoral District, published in the *Ceylon Government Gazette* No. 10,762 of February 3, 1955, notice is hereby given that the descriptions of the polling districts, the distinguishing letters of which are specified in column 1 of the schedule hereto, have been amended as specified in column 2 of the said schedule.

Registrar-General's Office,
Colombo, March 16, 1955.

N. Q. DIAS,
Registering Officer.

SCHEDULE

Column 1	Column 2
K ...	For the words "Palitha Place ... All even numbers" substitute the words "Palitha Place ... All odd and even numbers".
O ...	For the words "Part of Ward No. 1, Kolonnawa, of the Urban Council area of Kolonnawa, comprised of the following Premises" substitute the words "Ward No. 1, Kolonnawa, of the Urban Council area of Kolonnawa, comprised of the following Premises".
P ...	For the words "Part of Ward No. 2, Salamulla, of the Urban Council area of Kolonnawa, comprised of the following Premises" substitute the

words "Ward No. 2, Salamulla, of the Urban Council area of Kolonnawa, comprised of the following Premises".

- Q ... For the words "Part of Ward No. 3, Nagahamulla, of the Urban Council area of Kolonnawa, comprised of the following Premises" substitute the words "Ward No. 3, Nagahamulla, of the Urban Council area of Kolonnawa, comprised of the following Premises".

descriptions of the polling districts, the distinguishing letters of which are specified in column 1 of the schedule hereto, have been amended as specified in column 2 of the said schedule.

Registrar-General's Office,
Colombo, March 16, 1955.

N. Q. DIAS,
Registering Officer.

THE CEYLON (PARLIAMENTARY ELECTIONS) ORDER IN COUNCIL, 1946

Electoral District No. 2—Colombo Central

WITH reference to the notice under section 10 (3) of the Ceylon (Parliamentary Elections) Order in Council, 1946, in regard to the above Electoral District, published in the *Ceylon Government Gazette* No. 10,762 of February 3, 1955, notice is hereby given that the description of the polling district, the distinguishing letter of which is specified in column 1 of the schedule hereto, has been amended as specified in column 2 of the said schedule.

Registrar-General's Office,
Colombo, March 16, 1955

N. Q. DIAS,
Registering Officer.

SCHEDULE

Column 1

Column 2

- P For the words "Part of Ward No. 12, Pettah, of the Municipality of Colombo, comprised of the following Premises" substitute the words "Ward No. 12, Pettah, of the Municipality of Colombo, comprised of the following Premises".

SCHEDULE

Column 1

Column 2

- H .. For the words "Part of Ward No. 23, Borella, of the Municipality of Colombo, of the following Premises" substitute the words "Part of Ward No. 23, Borella, of the Municipality of Colombo, comprised of the following Premises".
- Q For the words "St Paul's Lane .. All even numbers" substitute the words "St. Paul's Lane ... All odd and even numbers".

THE CEYLON (PARLIAMENTARY ELECTIONS) ORDER IN COUNCIL, 1946

Electoral District No. 4—Wellawatta-Galkissa

WITH reference to the notice under section 10 (3) of the Ceylon (Parliamentary Elections) Order in Council, 1946, in regard to the above Electoral District, published in the *Ceylon Government Gazette* No. 10,762 of February 3, 1955, notice is hereby given that the description of the polling district, the distinguishing letter of which is specified in column 1 of the schedule hereto, has been amended as specified in column 2 of the said schedule.

Registrar-General's Office,
Colombo, March 16, 1955.

N. Q. DIAS,
Registering Officer.

THE CEYLON (PARLIAMENTARY ELECTIONS) ORDER IN COUNCIL, 1946

Electoral District No. 3—Colombo South

WITH reference to the notice under section 10 (3) of the Ceylon (Parliamentary Elections) Order in Council, 1946, in regard to the above Electoral District, published in the *Ceylon Government Gazette* No. 10,762 of February 3, 1955, notice is hereby given that the

SCHEDULE

Column 1

Column 2

- M .. For the words "Anderson Road ... Odd Nos. 17 to 143 ; Even Nos. 128 to 160" substitute the words "Anderson Road ... Odd Nos. 107 to 143 ; Even Nos. 128 to 160".

FORM 4A

The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

NOTICE UNDER SECTION 10 OF THE ACT

I, Herbert Ernest Tennekoon, Commissioner for the Registration of Indian and Pakistani Residents, do hereby give notice under Section 10 of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that I shall make order allowing each such application under sub-section (1) of Section 4 of the Act as is specified in the Schedule hereto unless any written objection to the making of such order, together with a statement of the grounds or facts on which such objection is based, is received by me from any member of the public within a period of one month from the date of publication of this notice.

Every statement of objection shall contain the full name and address of the person making the objection.

Colombo, March 22, 1955.

H. E. TENNEKOON,
Commissioner for the Registration of Indian and Pakistani Residents.

SCHEDULE

Number and Date of Application	Name and Address of Applicant for Registration as a Citizen of Ceylon
F 217—4.8.50	.. Palany Alagamma, Battaweera Division, Great Valley Estate, Deltota
F 1375—5.4.51	.. Kandasamy Rengasamy, Huriyagalaha, Guradeniya, Kandy
L 1013—12.12.50	.. Narayanan Solomon, Barnagalla Estate, Nawalapitiya
L 1317—13.11.50	.. Raman Alagammah, Cooroondoowatte Estate, Gampola
K 3999—10.2.51	.. Venaiyathan Annamalai, Kirkoswald, Lower Division, Bogawantalawa

FORM 4B

The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

NOTICE UNDER SECTION 10 OF THE ACT

I, Herbert Ernest Tennekoon, Commissioner for the Registration of Indian and Pakistani Residents, do hereby give notice, under section 10 of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that I shall make order allowing each such application under sub-sections (1) and (2) of section 4 of the Act as is specified in the Schedule hereto unless any written objection to the making of such order, together with a statement of the grounds or facts on which such objection is based, is received by me from any member of the public within a period of one month from the date of publication of this notice.

Every statement of objection shall contain the full name and address of the person making the objection.

Colombo, March 22, 1955.

H. E. TENNEKOON,
Commissioner for the Registration of Indian and Pakistani Residents.

SCHEDULE

<i>Number and date of application</i>	<i>Name and address of applicant for registration as a citizen of Ceylon</i>	<i>Name and relationship to applicant of each person whose registration as a citizen of Ceylon applicant seeks to procure simultaneously with applicant's registration as a citizen of Ceylon</i>
C 4075—17.7.51	.. Leonard Fernando, 43, Butcher Street, Pettah, Colombo	Joachim Fernando (wife); Josephine Mary Sugenthy (daughter); Josephine Mary Sukirtham (daughter); Josephine Mary Sumathi Fernando (daughter)
C 4190—17.7.51	.. Packeer Monna Mohamed Mohamed Haniffa, 56/22, San Sebastian Street, Colombo 12	Aysha Beevi (wife); Najumudeen (son)
C 4195—20.10.49	.. Mohsinally Yoosufali, Noorani Villa, Station Road, Bambalapitiya, Colombo	Zenabai (wife)
C 4210—12.6.51	.. Rajabhoy Ishwerdass Sainditta Goldsmith, 181/36, Baseline Road, Borella, Colombo 8	Akbarally (son); Mehdi ally (son)
C 4303—12.7.51	.. Kinattukaraparambil Purushothaman, 118/7, St. Joseph's Street, Grandpass, Colombo	Saraswathie (wife); Nirmala (daughter); Ravindran (son); Mohan Lal (son)
C 4328—23.7.51	.. Kalariparambath Chriyojakurup Raman Nambiar, 34, Lascorren Street, Kotahena, Colombo	Janaki Amma (wife); Ramakrishnan (son); Ramachandran (son); Balendra (son); Gopika (daughter)
C 4337—9.7.51	.. Michael Soosai, 52/152, Kochchikade Street, Colombo 13	Michael Amma (wife); Anthony Maria (daughter); Alphonse (son)
F 88—22.7.50	.. Marudanayagam Periyannen Pillai, Kirimetiya Estate, Galaha	Veerammal (wife); Sithambaram (son); Muthammal (daughter); Kamatchy (daughter); Thangathai (daughter)
C 4255—20.7.51	.. Kadja Mohideen, 111/29, Vincent Street, Colombo 12	Koolsum Bee (wife), Cader Barcha (son); Mamadu Meydeen (son); Madar Saibu (son); Jahufar Hussain (son); Beema Bee (daughter)
F 203—1.9.50	.. Muthiah Suppiah, Battaweera Division, Great Valley Estate, Deltota	Nadupoovaie (wife)
F 209—25.8.50	.. Andy Subramaniam, Battaweera Division, Great Valley Estate, Deltota	Mookaie (wife); Alagian <i>alias</i> Thangaraju (son); Palaniamma (daughter)
F 216—4.8.50	.. Maruthapillai Theivanai, Battaweera Division, Great Valley Estate, Deltota	Seerangi (daughter); Thangamma <i>alias</i> Kathai (daughter); Logamma <i>alias</i> Kamalam (daughter); Govindamma (daughter)
F 222—4.8.50	.. Ramiah Alagiri <i>alias</i> Alagoo, Battaweera Division, Great Valley Estate, Deltota	Sandanam (wife); Jayaletchimy (daughter)
F 224—4.8.50	.. Rengasamy Sinnathamby, Battaweera Division, Great Valley Estate, Deltota	Veeraie (wife); Sandanam (son); Parvathy (daughter); Irulamma (daughter); Kitnammal (daughter)
F 225—8.8.50	.. Servally Andy, Great Valley Estate, Deltota	Magaly (wife)
F 895—4.12.50	.. Suppiah Pandither Arumugam Pandither, Barber Saloon, Iukwatte, Kadugannawa	Angammal (wife)
F 901—7.12.50	.. Rawanna Mana Pena Runa Rena Kamatchi Ammal, Pinnagolla Estate, Pata Hewaheta, Talatuoya	Rengammal (daughter); Janakiammal (daughter)
F 2511—24.5.51	.. Karuppan Muniandu, Seafield Estate, Menikdiwela, Kadugannawa	Poochy (wife); Karuppiyah Ponniah (son); Rakku <i>alias</i> Pottu (daughter); Veerama <i>alias</i> Ramu (daughter); Arumugam Perumal (son)
G 543—28.8.50	.. Kathirvel Subramaniam, Alutta Estate, Galagedera	Kamatchy (wife); Varadachy (daughter); Jayalaksmy (daughter)

<i>Number and date of application</i>	<i>Name and address of applicant for registration as a citizen of Ceylon</i>	<i>Name and relationship to applicant of each person whose registration as a citizen of Ceylon applicant seeks to procure simultaneously with applicant's registration as a citizen of Ceylon</i>
J 28/K—29.10.50	Periyasamy Pillai, son of Mariapillai, Coldstoam Group, Rozelle	Ponnammal (wife); Thangarajah (son), Puspavalli (daughter); Seetheyamah (daughter); Saraspathy (daughter); Mangaiarasu (daughter), Nadaraja (son)
K 1056—15.11.50	Suppiah Sabapathy, Loinorn Estate, Bogawantalawa	Thangama (wife); Ratnam (son); Prebagar, (son) Jeger (son);
K 2524—6.2.51	Narayanasamy Vengadasamy Chettiyar, Hornsey Bazaar, Hornsey, Dikoya	Thayamma (wife); Thalamala (son), Selvara (son)
K 5857—21.7.51	Marimuthu Kandan, M/s. Brown & Co. Ltd., Hatton	Letchumie (wife); Kadiragama <i>alias</i> Kadragaman (son); Mylvaganam (son); Murugesu (son); Thavamam (daughter)
J 14/L—27.9.50	Sandanam Stephen, Craighead Estate, Nawalapitiya	Michael Amma (wife), Elizabeth (daughter); Mary Xavier (daughter); Violet (daughter), Michael Anthony (son); Gnana Christine (daughter); Selvarani Margaret (daughter)
L 95—27.8.50	Peria Periannan Sinnandy, Peacock Hill, Pussellawa	Nallamma (wife); Ariyammal (daughter)
L 567—21.9.50	Palaniandy Velayutham, Attabagie Group, Gampola	Meenambal (wife); Balendran (son); Logantheran (son), Thava Devi (daughter); Yogadevi (daughter), Devandaram (son); Siva Devi (daughter)
L 750—3.12.50	Muthuveeran Kitnan Kandasamy, Beaumont Estate, Pussellawa	Nallamma (wife), Vijayaletchery (daughter), Navaratnam (son); Balasuramaniam (son)
L 1711—27.1.51	Suppiah Kandapillai, Attabagie Group, Gampola	Paria Mariaie (wife)
L 3845—25.5.51	Papu Kandan Arumugam, Riverside Estate, Ulapane	Palaniammah (wife)
L 3874—25.4.51	Arulappen, s/o Soosay, Riverside Estate, Ulapane	Rosammal (wife)
L 5894—12.6.51	Mariya Pillai Sukkiran <i>alias</i> Subramaniya Pillai, c/o T. V. S. T. Sithambaram Pillai, Panwilatenna, Gampola	Alagammal (wife), Annaletchumi (daughter)
Y 4799—5.7.51	Muthusamy Sellappen, South Division, Rockatenne, Hali-ela	Karuppaie (wife), Kaliannen (son); Palaniappen (son); Kaliamah (daughter)

Miscellaneous Departmental Notices

CHANGE OF MANAGEMENT

K/Ampitiya R. C. College, K/Ampitiya R. C. S. M. S., K/Magala R. C. M. School, and K/Ampitiya R. C. T. M. S.

UNDER the provisions of section 31 (1) of Ordinance No. 31 of 1939, it is hereby notified for general information that upon the recommendation of the Bishop of Galle, Proprietor of the above schools, Rev. Fr D. P. Vadahepattavy, O.S.B., of St. Anthony's Cathedral, Kandy, is appointed as the Manager of the said schools in place of Rev. Fr P. de Silva, S.J., with effect from February 1, 1955.

T. D. JAYASURIYA,
Director of Education

Education Department,
Malay Street,
Colombo 2, March 15, 1955

MN/THULLUKUDIYIRUPPU R. C. PRIMARY T. M. SCHOOL

NOTICE is hereby given that an application has been received from the General Manager of Roman Catholic Schools, Jaffna, for the registration of the above

school situated at Thullukudiyiruppu in the Mannar District of the Northern Province, as a grant-in-aid school.

Observations will be received not later than 30 days from the date of publication of this notice

T. D. JAYASURIYA,
Director of Education.

Education Department,
Malay Street,
Colombo 2, March 14, 1955

MN/OLAITHODUVAI R. C. PRIMARY T. M. SCHOOL

NOTICE is hereby given that an application has been received from the General Manager of Roman Catholic Schools, Jaffna, for the registration of the above school situated at Olathoduvaai in the Mannar District of the Northern Province as a grant-in-aid school

Observations will be received not later than 30 days from the date of publication of this notice.

T. D. JAYASURIYA,
Director of Education,

Education Department,
Malay Street,
Colombo 2, March 14, 1955.

G/WATTALA R. C. PRIMARY T. M. SCHOOL

NOTICE is hereby given for the information of the General Public that the above school situated at Wattala, in the Colombo District of the Western Province, and under the management of the Roman Catholic Mission, Colombo, has been provisionally registered as a grant-in-aid school with effect from June 1, 1954.

T. D. JAYASURIYA,
Director of Education.

Education Department,
Malay Street,
Colombo 2, March 14, 1955.

CHANGE OF MANAGEMENT**G/Dehiwela Sinhalese Mission School**

UNDER the provisions of section 31 (1) of Ordinance No. 31 of 1939, it is hereby notified for general information that upon the recommendation of the Scriba, General Consistory, Dutch Reformed Church, Proprietor of C/Dehiwela Sinhalese Mission School, Rev. A. G. W. Foenander of 188A, Dutugemunu Street, Nugegoda, is appointed as the Manager of the said school with effect from January 1, 1955.

T. D. JAYASURIYA,
Director of Education.

Education Department,
Malay Street,
Colombo 2, March 12/16, 1955.

CHANGE OF MANAGEMENT**C/Presbyterian Girls School, Dehiwela**

UNDER the provisions of section 31 (1) of Ordinance No. 31 of 1939, it is hereby notified for general information that upon the recommendation of the Scriba, General Consistory, Dutch Reformed Church in Ceylon, Proprietor of the above school, Rev. A. G. W. Foenander of 188A, Dutugemunu Street, Nugegoda, is appointed as the Manager of the said school with effect from December 16, 1954.

T. D. JAYASURIYA,
Director of Education.

Education Department,
Malay Street,
Colombo, 2, March 16, 1955.

J/KILINOCHCHI HINDU COLLEGE

NOTICE is hereby given for the information of the General Public that the above school situated at Kilinochchi in the Jaffna District of the Northern Province and under the management of the Karachchi Hindu Educational Society Ltd., Kilinochchi, has been provisionally registered as a grant-in-aid Junior Tamil Mixed School with effect from November 28, 1952.

T. D. JAYASURIYA,
Director of Education

Education Department,
Malay Street,
Colombo 2, March 18, 1955.

J/AVERANGAL NADARAJA RAMALINGA VIDYASALAI

NOTICE is hereby given for the information of the General Public that the above school, situated at Averangal in the Jaffna District of the Northern Province, and under the management of the Hindu Board

of Education, Jaffna, has been provisionally registered as a grant-in-aid Junior Secondary Tamil Mixed School with effect from May 1, 1953

T. D. JAYASURIYA,
Director of Education

Education Department,
Malay Street,
Colombo 2, March 21, 1955

KG/METIYAGANE (B. T. S.) PRIMARY S. M. SCHOOL

NOTICE is hereby given for the information of the General Public that the above school, situated at Metiyagane in the Kegalla District of the Province of Sabaragamuwa, and under the management of the Buddhist Theosophical Society, Ltd, Colombo, has been provisionally registered as a grant-in-aid school with effect from September 1, 1953

T. D. JAYASURIYA,
Director of Education

Education Department,
Malay Street,
Colombo 2, March 21, 1955.

NOTIFICATION

IT is hereby notified that under regulation 3 of the regulations made under section 9 of the National Museums Ordinance, No. 31 of 1942, as amended by regulation published in *Gazette* No. 9,859 of April 30, 1948, the Colombo, Kandy, Jaffna and Ratnapura National Museums will be closed to the public on Thursday, April 14, 1955, being a Public Holiday for Sinhalese and Tamil New Year.

P. E. P. DERANIYAGALA,
Director, National Museums.
Colombo, March 18, 1955.

CEYLON GOVERNMENT RAILWAY**Level Crossing Repairs**

THE Railway Level Crossing at 127 miles, 55 chains, 60 links, known as the Mihintale Road Level Crossing, on the road from Anuradhapura to Mihintale and Matale, will be under repairs from 6 p.m., on March 30, 1955, to 5 a.m. on March 31, 1955. It will be totally closed to public road traffic from 8 p.m., on March 30, 1955, to 5 a.m. on March 31, 1955, and during this period public road traffic may proceed via Dickson Road and the Railway Approach Road, Anuradhapura.

3 - 25 - E. C. WIJESEKERA,
P O Box 365,
Colombo, March 11, 1955.

LOSS OF LETTER OF AUTHORITY (IDENTITY CARD)**Mr. V. P. M. Marshall, Inspector of Labour**

IT is hereby notified for general information that the letter of authority (Identity Card) in the form given below issued to Mr. V. P. M. Marshall, Inspector, Department of Labour, has been reported lost on February 15, 1955, at Dematagoda. Any person to whom it may be produced should communicate with me at once or with the nearest Police Station.

M. RAJANAYAGAM,
Commissioner of Labour.

Department of Labour,
Colombo, March 15, 1955.

Form Referred to Above

Serial No. 127.

Mr. V. P. M. Marshall, whose specimen signature appears below and whose photograph appears opposite is an Inspector of the Department of Labour.

He is authorised to enter—

- (a) estates under Chapters 111 to 114 of the Legislative Enactments;
- (b) shops, mines, factories and estates under Ordinance No. 32 of 1939;
- (c) any shop or office under Act No. 19 of 1954.
- (d) places of employment under Ordinance No 27 of 1941;

and to carry out such duties as he may be authorised to exercise.

M. RAJANAYAGAM,
Commissioner of Labour,
22nd March, 1952.

(Sgd) V. P. M. MARSHALL,
Specimen Signature.

THE AGRICULTURAL AND INDUSTRIAL CREDIT CORPORATION OF CEYLON

Sale under the provisions of the Agricultural and Industrial Credit Corporation Ordinance, No. 19 of 1943

IT is hereby notified that by virtue of two resolutions of the Board of Directors of the Agricultural and Industrial Credit Corporation of Ceylon under section 70 of the Agricultural and Industrial Credit Corporation Ordinance, No 19 of 1943, published in the *Government Gazette* No. 10,753 of January 13, 1955, and in the *Times of Ceylon* of January 8, 1955, Mr. D. G. Ratnapala, Licensed Auctioneer of Galle, has been directed to sell by public auction at the spot on May 20, 1955, at 3 p m., the properties mentioned hereunder for the recovery of the sum of Rupees One Thousand Two Hundred and Sixty and Cents Eighty-Four (Rs. 1,260.84) and Rupees Five Thousand Eight Hundred and Twenty-Eight and Cents Eleven (Rs. 5,828.11) with further interest on the principal sums of Rupees One Thousand One Hundred and Sixty-Six and Cents Sixty-Four (Rs. 1,166 64) and Rupees Five Thousand Five Hundred (Rs. 5,500) at 6 and 5½ per centum per annum respectively, from December 3, 1954, to date of sale and costs of sale, which are specially mortgaged to the Corporation by DON PEDRICK SAMUEL RANAWEEERA of Wilpita, Akuressa, in the District of Matara, by bonds Nos. 143 and 152 dated May 27, 1942, and September 16, 1949, attested by R. Nagalingam and Derrick Koch, Notaries Public of Colombo, respectively.

Description of Properties to be sold

(1) All that allotment of land marked Lot B with the buildings thereon of the land called Mahagamage Kuttiya (T.P.240319) situated at Wilpita in the Gangaboda Pattu of the District of Matara, Southern Province, bounded on the north by the land called Ketiwila also known as Kattiwila, east by lot C of the same land, south by the land called Walakadagewatte and on the west by land called Haraswila containing in extent seventeen acres, three roods and eighteen perches (17A. 3R. 18P.), according to Survey Plan made by W. S. Armstrong, Licensed Surveyor, filed of record in Partition Case No 4764 D C. Matara), registered under title C 278/30 of the Matara District Land Registry.

(2) All that allotment of land marked lot B with the buildings thereon of the land called Weligamagekuttiya (T. P. 240318) situated at Wilpita aforesaid, bounded on the north by Tilakaratnavila, east and south by Haraswila also known as Hariswila, west by lot A of the same land containing in extent two acres, two roods and twenty-seven perches (2A. 2R. 27P.) according to the said Survey Plan

filed of record in D. C Matara Partition No 4764, registered under title C 278/62 of the Matara District Land Registry.

(3) All that allotment of land called Medaduwe-watta with the buildings thereon situated at Wilpita aforesaid, bounded on the north by lot 13 in P. P. 87 and lot B 560 1/6 in P. P. 4927, east by lot B 560 1/6 in P. P. 4927, south by lot 13 in P. P. 87, west by lot 63 in P. P. 87 containing in extent two acres and thirty-six perches (2A OR. 36P.), according to the Title Plan No 255388 dated July 10, 1908, authenticated by R. S. Templeton, Surveyor-General, registered under title C 278/33 of the Matara District Land Registry.

(4) All that the land called Radatotakumbura Atmaga alias Heliyaddehena with the buildings thereon situated at Balukawela in Gangaboda Pattu aforesaid, bounded on the north by the land called Pitakoratuwa and Kiriwelgodawatta, east and south by land called Kiruwalgodahena and on the west by Radatotakumbura containing in extent one acre, one rood and nineteen perches (1A. 1R. 19P.), according to Title Plan No. 180242 dated February 27, 1899, authenticated by F. H. Grinlinton, Surveyor-General, registered under title C. 278/24 of the Matara District Land Registry.

H. S. F. GOONWARDENA,
General Manager.

The Agricultural and Industrial Credit Corporation of Ceylon,
P. O. Box 20,

51, Iceland Building, Colombo 3,
March 18, 1955.

THE IRRIGATION ORDINANCE, No. 32 OF 1946

IT is hereby notified that I, Thiagarajah Rajathurai, Assistant Government Agent of Vavuniya District, have by virtue of the powers vested in me by section 15 (1) (a) of the Irrigation Ordinance, No. 32 of 1946, approved the resolution set out in the Schedule hereto.

T. RAJATHURAI,
Assistant Government Agent
March 19, 1955.

Schedule RESOLUTION

This meeting of proprietors of the Manawari tract of fields at Ammankovil Vely in Maritime Pattus, Vavuniya District, approves of the scheme of bringing the aforesaid tract under Irrigation Ordinance, No 32 of 1946, and decides that rules framed under section 11 of Ordinance No. 45 of 1917, should apply to the tract

THE IRRIGATION ORDINANCE, No. 32 OF 1946

IT is hereby notified that I, Thiagarajah Rajathurai, Assistant Government Agent of Vavuniya District, have by virtue of the powers vested in me by section 15 (1) (a) of the Irrigation Ordinance, No. 32 of 1946, approved the resolution set out in the Schedule hereto.

T. RAJATHURAI,
Assistant Government Agent.
March 19, 1955.

Schedule RESOLUTION

This meeting of proprietors of the Manawari tract of fields at Iyankankulam Vely in Maritime Pattus, Vavuniya District, approves of the scheme of bringing the aforesaid tract under Irrigation Ordinance, No. 32 of 1946, and decides that rules framed under section 11 of Ordinance No. 45 of 1917, should apply to the tract.

CUSTOMS NOTICE No. 171

THE following are the estimated f.o.b. values and rates of export duties for RUBBER for the week commencing Monday, March 27/28, 1955 —

Estimated f.o.b. value of R. M. A Sheet No. 1	..	Re	1.41 per lb
Estimated f.o.b. value of Scrap Crepe No. 1	..	Re	1.31 per lb.

	Duty	Medical Aid Dues Control and Research Cesses		Replanting Cess	Total
		Rs. c.	Rs. c.		
Sheet Rubber	..	15 0	1 40	9 0	25 40
Latex Rubber	..	15 0	1 40	10 0	26 40
Sole Crepe	..	15 0	1 40	10 0	26 40
Scrap Crepe	..	15 0	1 40	4 0	20 40

No. Exports/A. 486
H. M. Customs,
Colombo, March 19, 1955.

J. J. G. AMIRTHANAYAGAM,
for Principal Collector of Customs

NOTICE UNDER SECTION 25 (1) OF THE DEBT CONCILIATION ORDINANCE, No. 39 OF 1941

THE Debt Conciliation Board proposes to attempt to effect a settlement under the Debt Conciliation Ordinance, No. 39 of 1941, between the debtors and creditors specified in columns I and II of the Schedule hereto.

The creditors have been called upon to submit to the Board statements of the debts owed to them by the debtors on or before March 31, 1955.

151, Lower Lake Road, Galle Face,
Colombo 3, March 18, 1955

K. P. NADARAJAH,
Secretary, Debt Conciliation Board.

Schedule

	Name and Address of Debtor	Name and Address of Creditor
3097 .. (1)	P. Endiris Singho, Piranagama, Hikkaduwa	Mr. and Mrs V. E. Wilks Maladeniya, Church Street, Trincomalee
3220 .. (2)	M. D. A. de S. Wickramaratne, Lilian Avenue, Mt. Lavinia	Mrs. E. M. L. Negal, Davidson Road, Bambalapitiya
3245 .. (3)	Mrs. K. Selpina Fernando, Navala, Rajagiriya	D. A. Saparamadu, Havelock Road, Wellawatta
3248 .. (4)	P. Weeratunga, Wattegedera, Boralesgamuwa	Mrs S M. E. Gunawardena, Idama, Moratuwa
3261 .. (5)	A. A. David Perera, Wewita, Bandaragama	Mrs. H. A. Disalin Perera, Yatiyana, Bandaragama A. M. John Alfred Fonseka, Weedagama, Bandaragama
3267 .. (6)	L. P. Siyatu Banda, Mutugala, Metiyagane	W. R. Pediris Singho, Siyambalawalana, Girulla
3271 .. (7)	W. W. W. Reginald Mendis, Molpe, Moratuwa	Mrs. E. Anna Fernando, Moratuwella, Moratuwa J. M. R. Fernando, Idama, Moratuwa
3273 .. (8)	K. Sivapatham Chettiar, Chavakachcheri	T. Sathasivam, Kaithadynunavil, Chavakachcheri M. M. Sathakkathulla, Chavakachcheri
3280 .. (9)	R. D. Martin Singho, High Level Road, Nugegoda	N. D. H. Gunaratna, High Level Road, Nugegoda
3283 .. (10)	Mrs. M. T. Rupasingha, Unawatuna, Galle	G. K. P. Amaraweera, Talpe, Habaraduwa
3290 .. (11)	A. A. Pathmasiri Dias, Attidiya, Dehiwala	Miss Pilomena Maladeniya, Miss Piety Maladeniya, both of Church Street, Trincomalee
3292 .. (12)	P. A. Aron Perera, Horahena Kade, Hokandara	K. G. Carols Appuhamy, Nawinna, Maharagama Vena. Rengiah, Puttalam Road, Kurunegala
3293 .. (13)	Mrs. L. M. P. Kumarihamy, Malpitiya, Kurunegala	N. N. Tileke Cooray, Polhena, Matara
3229 .. (14)	A. W. K. Deonis Silva, Albion Road, Dematagoda	Mrs D L. Ana Peiris, Maligakanda, Colombo
3294 .. (15)	Mrs. A. S. B. de Alwis, Gorakana, Moratuwa	O. K. Baron, Rev. W. Dhammadassi, S
3297 .. (16)	L. K. Abraham, Rantotuwila, Habarugala	Kumarasingha, D. A. Assalaarachchi, all of Bentota
3298 .. (17)	P. L. Albert Cooray, Katukurunda, Kalutara	H. Yams Appu, Beruwala
3299 .. (18)	E. V. Juwanis Appu, Hittatiya, Matara	K. P. Don Carols, Wewahamandawa, Matara
3301 .. (19)	P. Anthony Silva, Kadawata	P. A. Cyril Silva, Gonagahawatta, Wellampitiya B. G. Saodis Mudalali, Point Pedro, Jaffna
3302 .. (20)	W. N. R. Samichi Appu, Sinhasana Road, Dondra	Mrs M L. M. Salgado, Morawinna, Panadure
3303 .. (21)	M. Munis Fernando, Dibbedda, Panadure	P. F. Walter Peiris, Morawinna, Panadure
3304 .. (22)	G. G. Henry, Godakaha Palata, Katana	D. G. Karolis Appuhamy, Kandapola
3305 .. (23)	S. William Silva, Rajamalwatta Lane, Mutwal	M. P. S. Fernando, Upper St. Andrews Place, Mutwal
3306 .. (24)	D. B. Don Charles, Denagama West, Hakmana	V. P. Babun Appuhamy, Pallewela, Deiyandera, D. M. Wickramachchi, D. A. Wickramachchi, both of Muruthaura, Hakmana J. Sedera, Kamburupitiya

PROGRAMME OF CATTLE BRANDING, 1954-55, KALUTARA DISTRICT

IN terms of Section 3 (3) of Cattle Branding Regulations appearing in *Government Gazette* No. 9,181 of October 15, 1943, Programme of Cattle Branding in Raigam Korale and Pasdun Korale West, of the Kalutara District, is appended below for general information.

The Kachcheri,
Kalutara, March 12, 1955.

A. M. S. PERERA,
Assistant Government Agent.

Programme of Cattle Branding, Pasdun Korale West, 1955

No. and Name of V. H's Division	Place of Branding	Date of Branding
	Premises of—	
771—Bondupitiya ..	V. H., Bondupitiya ..	1.5. 55, 2. 5.55
772—Indigastuduwa ..	V. H., Indigastuduwa ..	4. 5.55, 5. 5.55
773/774—Walagedara ..	V. H., Walagedara ..	8. 5.55, 9. 5.55
775/776—Meegama ..	V. H., Meegama ..	11. 5.55, 12. 5.55
777/778—Ittapana ..	V. H., Ittapana ..	1. 5.55, 2. 5.55
779/780—Halwala ..	V. H., Halwala ..	4. 5.55, 5. 5.55
781/782,—Paraigama ..	V. H., Paraigama ..	8. 5.55, 9. 5.55
783/784—Karapagagla ..	V. H., Karapagala ..	11. 5.55, 12. 5.55
785—Yagirala ..	V. H., Yagirala ..	14. 5.55, 15. 5.55
786—Udugama ..	V. H., Udugama ..	20. 5.55, 21. 5.55
787—Walallawita ..	V. H., Walallawita ..	1. 5.55, 2. 5.55
788—Makalandawa ..	V. H., Makalandawa ..	4. 5.55, 5. 5.55
789—Gulawita ..	V. H., Gulawita ..	8. 5.55, 9. 5.55
790—Uragoda ..	V. H., Uragoda ..	1. 5.55, 2. 5.55
791—Pannila ..	V. H., Pannila ..	4. 5.55, 5. 5.55
792/793—Welipenna West ..	V. H., Welipenna West ..	8. 5.55, 9. 5.55
793A—Welipenna East ..	V. H., Welipenna East ..	11. 5.55, 12. 5.55
794—Horawala ..	V. H., Horawala ..	1. 5.55, 2. 5.55
795—Owitigala ..	V. H., Owitigala ..	4. 5.55, 5. 5.55
796/797—Kirantidiya ..	V. H., Kirantidiya ..	8. 5.55, 9. 5.55
798—Kotagedara ..	V. H., Kotagedara ..	11. 5.55, 12. 5.55
799—Puhambugoda ..	V. H., Puhambugoda ..	1. 5.55, 2. 5.55
800—Dodangoda West ..	V. H., Dodangoda West ..	4. 5.55, 5. 5.55
800A—Dodangoda East ..	V. H., Dodangoda East ..	8. 5.55, 9. 5.55
801—Nehinna ..	V. H., Nehinna ..	11. 5.55, 12. 5.55
802—Bopitiya ..	V. H., Bopitiya ..	14. 5.55, 15. 5.55
802A—Yatadolawatta ..	V. H., Yatadolawatta ..	20. 5.55, 21. 5.55
803—Narawala ..	V. H., Narawala ..	1. 5.55, 2. 5.55
804—Pantiya ..	V. H., Pantiya ..	4. 5.55, 5. 5.55
805—Matugama ..	V. H., Matugama ..	8. 5.55, 9. 5.55
806—Iddagoda ..	V. H., Iddagoda ..	11. 5.55, 12. 5.55
807—Neboda ..	V. H., Neboda ..	14. 5.55, 15. 5.55
808—Tudugala ..	V. H., Tudugala ..	20. 5.55, 21. 5.55
809—Tebuwana ..	Market land, Tebuwana ..	22. 5.55, 23. 5.55
810—Pelapitiyagoda ..	V. H., Pelapitiyagoda ..	24. 5.55, 25. 5.55

Cattle Branding Programme for 1955—Raigam Korale

KUMBUKE AND KULUPANA V. A's DIVISION

V. H's No. and Division	Place of Branding	Dates of Branding
604—Palannoruwa ..	Premises of V. H. ..	1.6.55 and 2.6.55
605—Olaboduwa ..	do. ..	6.6.55 and 7.6.55
606—Godigamuwa ..	do. ..	9.6.55 and 10.6.55
607—Kumbuke ..	do. ..	12.6.55 and 13.6.55
608—Pokunuwita ..	do. ..	15.6.55 and 16.6.55
609—Kanewala ..	do. ..	18.6.55 and 19.6.55
610—Kulupana ..	do. ..	21.6.55 and 22.6.55
611—Batuwita ..	do. ..	24.6.55 and 25.6.55
612—Kahatapitiya ..	do. ..	27.6.55 and 28.6.55
613—Thalagala ..	do. ..	30.6.55 and 1.7.55

HORANA, UDUWARA AND BELLAPITIYA V. A's DIVISION

614—Uduwa ..	Premises of V. H. ..	1.6.55 and 2.6.55
615—Horana ..	do. ..	6.6.55 and 7.6.55
616—Munagama ..	do. ..	9.6.55 and 10.6.55
632—Kandana ..	do. ..	12.6.55 and 13.6.55
633—Werawatta ..	do. ..	15.6.55 and 16.6.55
634—Yala ..	do. ..	18.6.55 and 19.6.55
650—Remuna ..	do. ..	21.6.55 and 22.6.55
637—Madurawala ..	do. ..	24.6.55 and 25.6.55
638—Uduwara ..	do. ..	27.6.55 and 28.6.55
648—Keselhenawa ..	do. ..	30.6.55 and 1.7.55
649—Batagoda ..	do. ..	5.7.55 and 6.7.55

KALUPAHANA, ARAKAWILA AND MILLEWA V. A's DIVISION

V. H's No. and Division	Place of Branding	Date of Branding
617—Miwanapalana ..	Premises of V. H. ..	1.6.55 and 2.6.55
617A—Gurugoda ..	do. ..	6.6.55 and 7.6.55
618—Wagawatta ..	do. ..	9.6.55 and 10.6.55
619—Urugala ..	do. ..	12.6.55 and 13.6.55
620—Ingiriya ..	do. ..	15.6.55 and 16.6.55
622—Maputugala ..	do. ..	18.6.55 and 19.6.55
624—Handapangoda ..	do. ..	21.6.55 and 22.6.55
626—Kandanapitiya ..	do. ..	24.6.55 and 25.6.55
627—Arakawila ..	do. ..	27.6.55 and 28.6.55
628—Millewa ..	do. ..	30.6.55 and 1.7.55
629—Kindelpitiya ..	do. ..	5.7.55 and 6.7.55
630—Dambara ..	do. ..	8.7.55 and 9.7.55
631—Handupelpola ..	do. ..	11.7.55 and 12.7.55

PELPOLA, HALTOTA AND YALAGALA V. A's DIVISION

639—Pathakada ..	Premises of V. H. ..	1.6.55 and 2.6.55
640—Yatawara ..	do. ..	6.6.55 and 7.6.55
642—Galpatha ..	do. ..	9.6.55 and 10.6.55
643—Pelpola ..	do. ..	12.6.55 and 13.6.55
644—Paragastota ..	do. ..	15.6.55 and 16.6.55
645—Millaniya ..	do. ..	18.6.55 and 19.6.55
646—Langana ..	do. ..	21.6.55 and 22.6.55
647—Haltota ..	do. ..	24.6.55 and 25.6.55
652—Kennantudawa ..	do. ..	27.6.55 and 28.6.55
653—Yalagala ..	do. ..	30.6.55 and 1.7.55
654—Welikala ..	do. ..	5.7.55 and 6.7.55
655—Gungamuwa ..	do. ..	8.7.55 and 9.7.55

RAIGAMA, BANDARAGAMA V. A's DIVISION

656—Raigama ..	Premises of V. H. ..	1.6.55 and 2.6.55
657—Panape ..	do. ..	6.6.55 and 7.6.55
659—Atulgama ..	do. ..	9.6.55 and 10.6.55
660—Bamunumulla ..	do. ..	12.6.55 and 13.6.55
661—Gelanigama ..	do. ..	15.6.55 and 16.6.55
662—Wewita ..	do. ..	18.6.55 and 19.6.55
666—Kamburugoda ..	do. ..	21.6.55 and 22.6.55
664—Weedagama ..	do. ..	24.6.55 and 25.6.55
665—Ramukkana ..	do. ..	27.6.55 and 28.6.55
667—Gammanpila ..	do. ..	30.6.55 and 1.7.55
668—Aluthgama ..	do. ..	5.7.55 and 6.7.55
669—Kindelpitiya ..	do. ..	8.7.55 and 9.7.55

FOOT-AND-MOUTH DISEASE

FOOT-AND-MOUTH disease having broken out among cattle in Koggalla Village Headman's Division in Magam Pattu of Hambantota District, I, Reginald Lawrence Arnolda, Assistant Government Agent, Hambantota District, in terms of section 4, sub-section (1) of the Contagious Diseases (Animals) Ordinance (Chapter 327) do hereby declare an "Infected Area" the area bounded on the—

North by: Mahaweligodaara,
 East by: Beragama-Suriyawewa road,
 South by: Bolana Village Headman's Division boundary,
 West by: Walawe River.

2 Under section 7 of the same Ordinance, I proclaim that no movement of cattle or cart traffic from and to this village shall be allowed until this proclamation is revoked.

3. The attention of all cattle owners and carters in the area is drawn to the Contagious Diseases (Animals) Regulations, 1937, which lay down the actions which persons are by law required to take in an "Infected Area. Details if these regulations can be obtained from the office of the Divisional Revenue Officer of Magam Pattu at Hambantota.

4. This declaration shall take effect from the date hereof.

B. L. ARNOLDA,
 Assistant Government Agent.

The Kachcheri,
 Hambantota, March 16, 1955.

NOTICE

NOTICE is hereby given that the area declared infected in Beddegama Palata in Baladora Korale in Dewameddi Hatpattu in Kurunegala District of the North-Western Province, in accordance with the provision of section 4, sub-section (1) of the Contagious Disease (Animals) Ordinance, Chapter 327, and proclaimed in the *Ceylon Government Gazette* No. 10,758 of January 28, 1955, is free from hoof-and-mouth disease and is no longer an infected area.

This declaration is to take effect from this date.

A. ARULPRAGASAM,
 Government Agent.

The Kachcheri,
 Kurunegala, March 17, 1955.

NOTICE

NOTICE is hereby given that the area declared infected in Etowa in Rambukkana Palata in Medagandahaye Korale in Dewameddi Hatpattu in Kurunegala District of the North-Western Province, in accordance with the provision of section 4, sub-section (1) of the Contagious Disease (Animals) Ordinance, Chapter 327, and proclaimed in the *Ceylon Government Gazette* No. 10,751 of January 6, 1955, is free from hoof-and-mouth disease and is no longer an infected area.

This declaration is to take effect from this date.

A. ARULPRAGASAM,
 Government Agent.

The Kachcheri,
 Kurunegala, March 16, 1955.

NOTICE

NOTICE is hereby given that the area declared infected in Hammullewa Palata in Magul Otota Korale Wannu Hatpattu in Kurunegala District of the North-Western Province, in accordance with the provision of section 4, sub-section (1) of the Contagious Disease (Animals) Ordinance, Chapter 327, and proclaimed in the *Ceylon Government Gazette* No. 10,753 of January 13, 1955, is free from hoof-and-mouth disease and is no longer an infected area.

This declaration is to take effect from this date.

A. ARULPIRAGASAM,
Government Agent

The Kachcheri,
Kurunegala, March 18, 1955.

NOTICE

NOTICE is hereby given that the area declared infected in Kirindigalla Palata in Magul Otota Korale in Wannu Hatpattu in Kurunegala District of the North-Western Province, in accordance with the provision of section 4, sub-section (1) of the Contagious Disease (Animals) Ordinance, Chapter 327, and proclaimed in the *Ceylon Government Gazette* No. 10,753 of January 13, 1955, is free from hoof-and-mouth disease and is no longer an infected area.

This declaration is to take effect from this date.

A. ARULPIRAGASAM,
Government Agent.

The Kachcheri,
Kurunegala, March 18, 1955.

NOTICE

NOTICE is hereby given that the area declared infected in Diulleptiya Palata in Magul Otota Korale in Wannu Hatpattu in Kurunegala District of the North-Western Province, in accordance with the provision of section 4, sub-section (1) of the Contagious Disease (Animals) Ordinance, Chapter 327, and proclaimed in the *Ceylon Government Gazette* No. 10,753 of January 13, 1955, is free from hoof-and-mouth disease and is no longer an infected area.

This declaration is to take effect from this date.

A. ARULPIRAGASAM,
Government Agent.

The Kachcheri,
Kurunegala, March 18, 1955.

"Excise Ordinance" Notices

EXTENSION OF THE CLOSING HOUR—GROUP NO. 1—ARRACK TAVERNS AT WALAPOLAPATTIYA AND NALLURUWA IN PANADURA TOTAMUNA IN KALUTARA DISTRICT

NOTICE is hereby given for the information of the general public that the closing hour of the Group No. 1 Arrack Taverns at Walapolapattiya and Nalluruwa in Panadura Totamuna in Kalutara District will be extended from 6.30 p.m. to 8 p.m. with effect from April 1, 1955.

A. M. S. PERERA,
Assistant Government Agent.

The Kachcheri,
Kalutara, March 21, 1955.

NOTICE

IT is hereby notified for general information that in view of the Easter and the Sinhalese and Tamil New Year holidays, the *Government Gazette* will be published on the dates shown below :

Date of publication of Gazette
April 6, 1955.
April 13, 1955.
April 22, 1955.

Last date by which advertisements should reach this Office
April 2, 1955.
April 5, 1955.
April 12, 1955.

Government Press,
Colombo 8, March 23, 1955.

BERNARD de SILVA,
Government Printer.

වෛති කොටස : වෛති ජේදය—සාමාන්‍ය

ආණ්ඩුවේ නිවේදන

4A පෝර්මය

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පණත

පණතේ දහවැනි වගන්තිය යටතේ දැන්වීමයි

ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැන්පත් හර්බට් අර්නස්ට් තෙන්නකෝන් වන මා, 1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පණතේ දහවැනි වගන්තිය යටතේ දැනුම් දී සිටින්නේ පහත සඳහන් උපලේඛනයේ දක්වන සෑම ඉල්ලුම්පත්‍රයක්ම එකී පණතේ 4 වැනි වගන්තියේ 1 වැනි උප වගන්තිය යටතේ අනුමතකිරීමට යම්කිසි මහජනයෙකුගේ විරුධ තාවයක් ඇත්නම්, කුමන කාරණය නිසා එවැනි විරුධතාවය මුල්කරගනු ලැබීද යනු සඳහන් ලිපියක් මෙම දැන්වීම ප්‍රසිද්ධ කළ දින සිට මාසයක් තුළදී නොලැබුණි නම් ඒ සෑම ඉල්ලුම්පත්‍රයක්ම අනුමතකරන බවයි.

විරුධවන සෑම අයකුගේ සම්පූර්ණ නම සහ ලිඝුම් ලැබෙන පිළිවෙල සෑම විරුධවීමේ නිවේදනයකම ඇතුළත්විය යුතුයි.

එ.වි. ඊ. තෙන්නකෝන්,
ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්තුහු

වම් 1955ක් වූ මාර්තු මස 22 වෙනි දින කොළඹදීය.

උපලේඛනය

ඉල්ලුම්පත්‍රයෙහි නො. සහ දිනය	ලංකාවේ පුරවැසියෙකු වශයෙන් ලියාපදිංචිකිරීමට අයද සිටින ඉල්ලුම්කරුගේ නම සහ ලිඝුම් ලැබෙන පිළිවෙල
F 217—4.8.50	.. පලති අලගම්මා, බටවේර කොටස, ශ්‍රේච්චැලි වත්ත, බෙල්තොට
F 1375—5.4.51	.. කන්දසාමි රෙන්නසාමි, හුරියගලගේත, ගුරුදෙනිය, නුවර
L 1013—12.12.50	.. තාරුයනන් සලමන්, බාර්නගල්ල වත්ත, නාවලපිටිය
L 1317—13.11.50	.. රාමන් අලගම්මා, කුරුදුවත්ත වත්ත, ගම්පොල
K 3999—10.2.51	.. විනෙයිසාදන් අන්තමලෙයි, කර්කෝස්වොල්ඩ්, පහල කොටස, බොගවත්තලාට

4B පෝර්මය

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පණත

පණතේ දහවැනි වගන්තිය යටතේ දැන්වීමයි

ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැන්පත් හර්බට් අර්නස්ට් තෙන්නකෝන් වන මා, 1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පණතේ දහවැනි වගන්තිය යටතේ දැනුම් දී සිටින්නේ පහත සඳහන් උපලේඛනයේ දක්වන සෑම ඉල්ලුම්පත්‍රයක්ම එකී පණතේ 4 වැනි වගන්තියේ 1 වැනි සහ 2 වැනි උප වගන්ති යටතේ අනුමතකිරීමට යම්කිසි මහජනයෙකුගේ විරුධතාවයක් ඇත්නම්, කුමන කාරණය නිසා එවැනි විරුධතාවය මුල්කරගනු ලැබීද යනු සඳහන් ලිපියක් මෙම දැන්වීම ප්‍රසිද්ධ කළ දින සිට මාසයක් තුළදී නොලැබුණි නම් ඒ සෑම ඉල්ලුම් පත්‍රයක්ම අනුමතකරන බවයි.

විරුධවන සෑම අයකුගේ සම්පූර්ණ නම සහ ලිඝුම් ලැබෙන පිළිවෙල සෑම විරුධවීමේ නිවේදනයකම ඇතුළත්විය යුතුයි.

එ.වි. ඊ. තෙන්නකෝන්,
ඉන්දියානු සහ පාකිස්තානි වාසින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්තුහු.

වම් 1955ක් වූ මාර්තු මස 22 වෙනි දින කොළඹදීය.

උපලේඛනය

ඉල්ලුම්පත්‍රයෙහි නො. සහ දිනය	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයද සිටින ඉල්ලුම්කරුගේ නම සහ ලිඝුම් ලැබෙන පිළිවෙල	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට ඉල්ලුම් කරන අයගේ නම සහ ලියාපදිංචි කිරීමට අයද සිටින අතර අයකුගේ නම සහ ඉල්ලුම්කරුට ඇති සම්බන්ධකම
C 4075—17.7.51	.. ලෙනාර්ඩ් ප්‍රනාන්දු, 43, මස්කඩ විවිය, පිටකොටුව, කොළඹ	ජෝකිම් ප්‍රනාන්දු (හාය්බ්), ජෝසපින් මේරි සුගන්දි (දුව), ජෝසපින් මේරි සුකිර්දම් (දුව), ජෝසපින් මේරි සුමති ප්‍රනාන්දු (දුව)
C 4190—17.7.51	.. පක්කිඪ මොන්තා මොහමඩ් මොහමඩ් හන්ජිප්පා, 56/22, සැන්ට් ජොහන් විවිය, කොළඹ 12	අයිෂා බීබි (හාය්බ්), නාජුමුදින් (පුතා)
C 4195—20.10.49	.. මෝසින් අලි යුසුෆ් අලි, නූරානි විලා, ස්වේඡන් පාර, බම්බලපිටිය, කොළඹ	සේනාබායි (හාය්බ්)
C 4210—12.6.51	.. රාජාබ්සාද් ඉස්මායිල්, සේන්ඩිත්ත ගෝල්ඩ්ස්මිත්, 181/36, ඩෙස්ලයින් පාර, බොරැල්ල, කොළඹ 8	අක්බාර් අලි (පුතා), මෙහෙසිඅලි (පුතා)
C 4303—12.7.51	.. කීනාරිටුකාර පරමබිල් පුරුෂෝදමන්, 118/7, සැන්ට් ජෝයල් විවිය, ග්‍රැන්ඩ්පාස්, කොළඹ	සරස්වතී (හාය්බ්), නිර්මලා (දුව), රවීන්ද්‍රන් (පුතා), මෝහන්ලාල් (පුතා)
C 4328—23.7.51	.. කාලේපරමබන් නිරෝෂ්පකුරුප් රාමන් නම්බියර්, 34, ලස්කරින් විවිය, කොටගේත, කොළඹ	ජානකී අම්මා (හාය්බ්), රාමනුජ්ඡන් (පුතා), රාමවන්ද්‍රන් (පුතා), බාලේන්ද්‍රා (පුතා), ගෝපිකා (දුව)
C 4337—9.7.51	.. මයිකල් සුසෙයි, 52/152, කොට්ටිකඩේ විවිය, කොළඹ 13	මයිකල් අම්මා (හාය්බ්), අන්තෝනි මරියා (දුව), අල්පොන්සෙ (පුතා)
F 88—22.7.50	.. මරුදනාගම පෙරියන්තන් පිල්ලේ, කුරුමැටිය වත්ත, ගලහ	වීරමාලා (හාය්බ්), සිතමබරම් (පුතා), මුතම්මාල් (දුව), කාමම්බි (දුව), තන්තායි (දුව)
C 4255—20.7.51	.. කරා මොයිදින්, 111/29, වින්සන්ට් විවිය, කොළඹ 12	කුල්සුම් බී (හාය්බ්), කාදර් බාර්වා (පුතා), මාමදු මෙයිදින් (පුතා), මාදර් සෙයිඩු (පුතා), ජහුෆ්පා හුස්සේන් (පුතා), බීමාබී (දුව)
F 203—1.9.50	.. මුත්තයිසා සුප්පයිසා, බටවේර කොටස, ශ්‍රේච්චැලි වත්ත, බෙල්තොට	නාමුසුඩායි (හාය්බ්)

අලුත්වනුයේ නොසහ දිනය	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයදුම් කිරීමට අයදුම්කරුගේ නම සහ ලිඛිත ලැබෙන පිළිවෙල	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අලුත් කරන අයගේ නමත් සමඟ ලියාපදිංචි කිරීමට අයදුම් කිරීමට අයදුම්කරුගේ නම සහ අලුත්වනුයේ නම් සම්බන්ධතම
F 209—25.8.50	ආන්ති සුමුමානියම්, බටවේර කොටස, ශ්‍රේවාවලි වත්ත, බෙල්තොට	මුකාසි (භාග්‍යාව), අලුතියන් නොහොත් තංගරාජු (පුතා), පලනිඅම්මා (දුව)
F 216—4.8.50	මැදුපිල්ලේ තෙයිවානෙයි, බටවේර කොටස, ශ්‍රේවාවලි වත්ත, බෙල්තොට	සීරන්ති (දුව), තන්ගම්මා නොහොත් කානායි (දුව), ලෝගම්මා නොහොත් කම්ලාම් (දුව), ගෝවින්දම්මා (දුව)
F 222—4.8.50	රාමසියා අලුතිරි නොහොත් අලු, බටවේර කොටස, ශ්‍රේවාවලි වත්ත, බෙල්තොට	සන්දනම් (භාග්‍යාව), ජයලෙච්චිම් (දුව)
F 224—4.8.50	රෝන්ගසම් සිත්තනම්බි, බටවේර කොටස, ශ්‍රේවාවලි වත්ත, බෙල්තොට	වීරායි (භාග්‍යාව), සන්දනම් (පුතා), පාර්වතී (දුව), ආරුම්මා (දුව) කීර්තිමාලා (දුව)
F 225—8.8.50	සර්වල්ලි ආන්ති, ශ්‍රේවාවලි වත්ත, බෙල්තොට	මාහලා (භාග්‍යාව)
F 895—4.12.50	සුප්පසියා පන්තිනර් ආරුමුගම් පන්තිනර්, බාබර් සාප්පුව, ඉලුක්වත්ත, කඩුගන්නාව	අන්ගම්මාලා (භාග්‍යාව)
F 901—7.12.50	රාමන්තා මානා පේනා රානා ඊනා කාමච්චි අම්මාලා, පින්නගොල්ල වත්ත, පානභේවාහැට, තලාතුම්ප	රෝන්ගම්මාලා (දුව), ජානකීඅම්මාලා (දුව)
F 2511—24.5.51	කරුප්පන් මුනියන්ති සිල්විඩ වත්ත, මැතික්දිවෙල, කඩුගන්නාව	සුච්චි (භාග්‍යාව), කරුප්පසියා පොත්තසියා (පුතා), රාක්ක නොහොත් පොට්ටු (දුව), වීරම්මා නොහොත් රාමු (දුව), ආරුමුගම් පෙරුමාලා (පුතා)
G 543—28.8.50	කදිර්වෙල් සුමුමානියම්, අලුත්ත වත්ත, ගලගෙදර ...	කාමච්චි (භාග්‍යාව), වරදච්චි (දුව), ජයලක්ෂිම් (දුව)
J 28/K—29.10.50	මෙරියපිල්ලේගේ පුතා පෙරියසාම් පිල්ලේ, කෝල්ති ස්විට්චි වතුයාය රොසාලාලා	පොත්තම්මාලා (භාග්‍යාව), තංගරාජා (පුතා), පුස්ප වල්ලි (දුව) සිද්ධිඅම්මා (දුව), සරස්වතී (දුව), මන්ගෙයිගරාජු (දුව), නාබරාජා (පුතා)
K 1056—15.11.50	සුප්පසියා සබාපතී, ලොකිනෝර්න් වත්ත, බොගවන් කලාව	තංගම්මා (භාග්‍යාව), රත්නම් (පුතා), පුබාගර් (පුතා), පේගර් (පුතා)
K 2524—6.2.51	කාරායනසාම් වෙන්ගබසාම් වෙට්ටියර්, කෝර්න්සෙ බාසාර්, හෝර්න්සෙ, දික්ඛිය	තාගම්මා (භාග්‍යාව), නාලමලෙයි (පුතා), සෙල්වරාජ (පුතා)
K 5857—21.7.51	මාරිමුත්තු කන්දන්, සිමාසනිත මුචුන් සහ සමාගම, හැටන්	ලොච්චුම් (භාග්‍යාව), කදිරසාම නොහොත් කදිරසා මන් (පුතා), මයිල්වංගනම් (පුතා), මුරුගේසු (පුතා), නාවමනී (දුව)
J 14/L—27.9.50	සන්දනම් ස්විට්චි, ක්‍රෝග්හෙඩ් වත්ත, නාවලපිටිය	මයිකල් අම්මා (භාග්‍යාව), එලිසබත් (දුව), මේරි සෝවියර් (දුව), වයලට් (දුව), මයිකල් අන්තෝනි (පුතා), ඥාන ක්‍රිස්තියා (දුව), සෙල්වරාජා මාලුට් (දුව)
L 95—27.8.50	පෙරිය පෙරියන්තන් සිත්තාන්ති, පිකොක් හිල්, පුස්සෙල්ලාව	නල්ලම්මා (භාග්‍යාව), අරියඅම්මාලා (දුව)
L 567—21.9.50	පලනියන්ති වෙලසුදම්, අටබාගෙ වතුයාය, ගම්පොල	මීනම්බාලා (භාග්‍යාව) බාලෝන්දන් (පුතා), ලෝගේන් දරන් (පුතා), නාවදේවි (දුව), ගෝගදේවි (දුව), දේවේන්දරම් (පුතා), ශිවදේවි (දුව)
L 750—3.12.50	මුතුමිරන් කීර්තන් කන්දසාම්, බෝමන්ට් වත්ත, පුස්සෙල්ලාව	නල්ලම්මා (භාග්‍යාව), විජයලෙච්චිම් (දුව), නවරත්නම් (පුතා), බාලසුමුමානියම් (පුතා)
L 1711—27.1.51	සුප්පසියා කන්දපිල්ලේ අටබාගෙ වතුයාය, ගම්පොල	පෙරියමාරියයි (භාග්‍යාව)
L 3845—25.5.51	පාසු කන්දන් ආරුමුගම්, පිවර්සයිති වත්ත, උලපනේ	පලනිඅම්මා (භාග්‍යාව)
L 3874—25.4.51	සුසෙයිගේ පුතා අරුල්පන්, පිවර්සයිති වත්ත, උලපනේ	රෝසම්මාලා (භාග්‍යාව)
L 5894—12.6.51	මෙරිය පිල්ලේ සුක්කිරන් නොහොත් සුමුමානිය පිල්ලේ, ටී වී ඇස් ටී සිතම්බරම් පිල්ලේ බාබේ, පන්විල්තැන්න, ගම්පොල	අලගම්මාලා (භාග්‍යාව), අන්තලෙච්චුම් (දුව)
Y 4799—5.7.51	මුතුසාම් සෙල්ලාපන්, දකුණු කොටස, රෝක්ක තැන්න, හැලිඇල	කරුප්පසියා (භාග්‍යාව), කාලියන්තන් (පුතා), පලනි අප්පන් (පුතා), කාලිඅම්මා (දුව)

විවිධ නිවේදන

කලුතර දිස්ත්‍රික්කයේ 1954-55 යන වම්වලදී ගවයින් හංවඩු ශැසීම සම්බන්ධ වැඩ සටහන

වම් 1949ක්වූ බක්තෝබර් මස 15 වැනි දින පළමු අංක 9,181 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද ගවයින් හංවඩු ශැසීම පිළිබඳ නීති මාරුවේ 3 (3) වගන්තිය අනුව කලුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ සහ බටහිර පස්දන් කෝරළයේ ගවයින් හංවඩු ශැසීමේ වැඩ සටහන මහජනයාගේ දනගැනීම පිණිස මෙහි පහත ප්‍රසිද්ධ කරනු ලැබේ

වම් 1955ක්වූ මාර්තු මස 12 වැනි දින කලුතර කම්බේරියේදී. ඒ ඇම ඇස්. පෙරේරා, කලුතර උප දිසාපතිතුමා.

කලුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර පස්දන් කෝරළයේ 1955හේ වම්යේ ගවයින් හංවඩු ශැසීම පිළිබඳ දින සටහන

ගම්මුලාද නිකුතයේ කොටසාගය සහ නොමිමරය	ගවයින් හංවඩු ශැසීමේ ස්ථානය	හංවඩු ශැසීමේ දිනය
771 බොන්දුපිටිය	... බොන්දුපිටියේ ගම්මුලාද නිකුත පදිංචි ස්ථානය	... 1 5.55, 2 5.55
772 ඉදිගස්තුඩුව	... ඉදිගස්තුඩුවේ ගම්මුලාද නිකුත පදිංචි ස්ථානය	... 4. 5.55, 5. 5.55
773/774 වලගෙදර	... වලගෙදර ගම්මුලාද නිකුත පදිංචි ස්ථානය	... 8 5.55, 9. 5.55
775/776 මීගම	... මීගම ගම්මුලාද නිකුත පදිංචි ස්ථානය	... 11. 5.55, 12. 5.55

ගම්මුරුදු නිකායාගේ කොටසක සහ නොමිලය	ගවසින් හංවඩු ගැසීමේ ස්ථානය	හංවඩු ගැසීමේ දිනය
777/778 ඉක්කුපාන	ඉක්කුපාන ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	1. 5.55, 2. 5.55
779/780 හල්වල	හල්වල ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	4. 5.55, 5. 5.55
781/782 පරේගම	පරේගම ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	8. 5.55, 9. 5.55
783/784 කිරිපාල	කිරිපාල ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	11. 5.55, 12. 5.55
785 යකිරිල	යකිරිල ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	14. 5.55, 15. 5.55
786 උඩුගම	උඩුගම ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	20. 5.55, 21. 5.55
787 වලල්ලාච්ච	වලල්ලාච්ච ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	1. 5.55, 2. 5.55
788 මාකලන්දව	මාකලන්දව ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	4. 5.55, 5. 5.55
789 ගුලච්ච	ගුලච්ච ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	8. 5.55, 9. 5.55
790 උරුගොඩ	උරුගොඩ ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	1. 5.55, 2. 5.55
791 පන්තිල	පන්තිල ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	4. 5.55, 5. 5.55
792/793 වැලිපැන්න, බටහිර	වැලිපැන්න, බටහිර ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	8. 5.55, 9. 5.55
793ඒ වැලිපැන්න, නැගෙනහිර	වැලිපැන්න, නැගෙනහිර ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	11. 5.55, 12. 5.55
794 හොරවල	හොරවල ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	1. 5.55, 2. 5.55
795 ඕවිලගල	ඕවිලගල ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	4. 5.55, 5. 5.55
796/797 කිරික්කිඳිය	කිරික්කිඳිය ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	8. 5.55, 9. 5.55
798 කොටගෙදර	කොටගෙදර ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	11. 5.55, 12. 5.55
799 පුහාබුගොඩ	පුහාබුගොඩ ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	1. 5.55, 2. 5.55
800 දෙඩන්ගොඩ, බටහිර	දෙඩන්ගොඩ, බටහිර ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	4. 5.55, 5. 5.55
800ඒ දෙඩන්ගොඩ, නැගෙනහිර	දෙඩන්ගොඩ, නැගෙනහිර ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	8. 5.55, 9. 5.55
801 නැගින්න	නැගින්න ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	11. 5.55, 12. 5.55
802 බෝපිටිය	බෝපිටිය ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	14. 5.55, 15. 5.55
802ඒ යටදෙල්වත්ත	යටදෙල්වත්ත ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	20. 5.55, 21. 5.55
803 නාරාච්ච	නාරාච්ච ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	1. 5.55, 2. 5.55
804 පාන්තිය	පාන්තිය ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	4. 5.55, 5. 5.55
805 මතුගම	මතුගම ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	8. 5.55, 9. 5.55
806 ඉද්දගොඩ	ඉද්දගොඩ ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	11. 5.55, 12. 5.55
807 නැබඩ	නැබඩ ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	14. 5.55, 15. 5.55
808 තුඩුගල	තුඩුගල ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	20. 5.55, 21. 5.55
809 තෙබුවන	තෙබුවන මාර්කට් ඉබ්ම	22. 5.55, 23. 5.55
810 පැලපිටියගොඩ	පැලපිටියගොඩ ගම්මුරුදු නිකාය පදිංචි ස්ථානය	24. 5.55, 25. 5.55

කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ 1955 වසරේදී ගවසින් හංවඩු ගැසීම සම්බන්ධව වැඩ සටහන

අංකය	විස්තරය	දිනය
604	පලන්තොරුව	1. 6.55, 2. 6.55
605	මලබොඩුව	6. 6.55, 7. 6.55
606	ගොඩගමුව	9. 6.55, 10. 6.55
607	කුඹුක	12. 6.55, 13. 6.55
608	පොකුණුවිට	15. 6.55, 16. 6.55
609	කනෝවල	18. 6.55, 19. 6.55
610	කුළුපන	21. 6.55, 22. 6.55
611	බවුච්ච	24. 6.55, 25. 6.55
612	කහවපිටිය	27. 6.55, 28. 6.55
613	තලගල	30. 6.55, 1. 7.55
614	උඩුව	1. 6.55, 2. 6.55
615	හොරණ	6. 6.55, 7. 6.55
616	මුණගම	9. 6.55, 10. 6.55
632	කඳන	12. 6.55, 13. 6.55
633	මේරවත්ත	15. 6.55, 16. 6.55
634	සාල	18. 6.55, 19. 6.55
650	රෙමුණ	21. 6.55, 22. 6.55
637	මදුරුවල	24. 6.55, 25. 6.55
638	උඩුවර	27. 6.55, 28. 6.55
648	කෙසෙල් කොච	30. 6.55, 1. 7.55
649	බටගොඩ	5. 7.55, 6. 7.55
617	මීවනපලන	1. 6.55, 2. 6.55
617ඒ	ගුරුගොඩ	6. 6.55, 7. 6.55
618	වගවත්ත	9. 6.55, 10. 6.55
619	උරුගල	12. 6.55, 13. 6.55
620	ඉංගිපිය	15. 6.55, 16. 6.55
622	මාපුටුගල	18. 6.55, 19. 6.55
624	තදපාන්ගොඩ	21. 6.55, 22. 6.55
626	කඳනපිටිය	24. 6.55, 25. 6.55
627	අරකාවිල	27. 6.55, 28. 6.55
628	මිල්ලාව	30. 6.55, 1. 7.55
629	කිදෙල්පිටිය	5. 7.55, 6. 7.55
630	දඹර	8. 7.55, 9. 7.55
631	හාන්දුපැල්පල	11. 7.55, 12. 7.55
639	පානකඩ	1. 6.55, 2. 6.55
640	යටවර	6. 6.55, 7. 6.55
642	ගල්පාන	9. 6.55, 10. 6.55
643	පැල්පොල	12. 6.55, 13. 6.55
644	පරගස්තොට	15. 6.55, 16. 6.55
645	මිල්ලාපිටිය	18. 6.55, 19. 6.55
646	ලහන	21. 6.55, 22. 6.55
647	ගල්අතාල	24. 6.55, 25. 6.55

ගම්මුලාද නිකුතයේ නොවිය යුතු සහ නොවීමට	ගම්මුලාද නිකුතයේ නිවසේදී	ගම්මුලාද නිකුතයේ නිවසේදී	ගම්මුලාද නිකුතයේ නිවසේදී
652 කැන්තන්තුව	27 6.55, 28 6.55
653 සාලගල	30 6.55, 1 7.55
654 වැලිකල	5 7.55, 6 7.55
655 ඉක්කමුඩ	8 7.55, 9 7.55
රයිගම, බණ්ඩාරගම විදුනේ ආරවිච්චි පේරුව			
656 රයිගම	1. 6.55, 2 6.55
657 පනාපේ	6. 6.55, 7. 6.55
659 අවුළුගම	9. 6.55, 10 6.55
660 බමුණුමුල්ල	12 6.55, 13 6.55
661 ගැලවිගම	15 6.55, 16 6.55
662 වැව්	18. 6.55, 19. 6.55
666 කබුරුගොඩ	21. 6.55, 22. 6.55
664 විදුගම	24 6.55, 25. 6.55
665 රමුක්කන	27. 6.55, 28 6.55
667 ගම්මන්පිල	30 6.55, 1. 7.55
668 අළුත්ගම	5. 7.55, 6. 7.55
669 කිදෙල්පිටිය	8 7.55, 9. 7.55

ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ
 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවමදි හත්පත්තුවේ බලදෙර කෝරළයේ බැද්දෙනම් පළාතේ ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ රෝගය පැතිරී යන බැව් බෝවන රෝග සම්බන්ධ ආඥාපණයේ 327 වැනි පරිච්ඡේදයේ 4 වැනි වගන්තියේ 1 වැනි අතුරු වගන්තිය යටතේ බෝවන රෝග ඇති පෙදෙසක් ලෙස මා විසින් වම් 1955ක්වූ ජනවාරි මස 28 වැනි දින නො 10,758 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරන ලද දන්වීම අද දින සිට අවලංගුවන බැව් මෙයින් මහජනයා වෙත දන්වමි.

ඒ. අරුල්පිරිගසමි,
 වයඹ පළාතේ මහ දිසාපතිතුමා.

වම් 1955ක්වූ මාර්තු මස 17 වැනි දින
 කුරුණෑගල කම්මේරියේදීය.

ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ
 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ මාගල් ඕනොට කෝරළයේ ගම්මිල්ලාව පළාතේ ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ රෝගය පැතිරී යන බැව් බෝවන රෝග සම්බන්ධ ආඥාපණයේ 327 වැනි පරිච්ඡේදයේ 4 වැනි වගන්තියේ 1 වැනි අතුරු වගන්තිය යටතේ බෝවන රෝග ඇති පෙදෙසක් ලෙස මා විසින් වම් 1955ක්වූ ජනවාරි මස 13 වැනි දින නො 10,753 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරන ලද දන්වීම අද දින සිට අවලංගුවන බැව් මෙයින් මහජනයා වෙත දන්වමි.

ඒ. අරුල්පිරිගසමි,
 වයඹ පළාතේ මහ දිසාපතිතුමා.

වම් 1955ක්වූ මාර්තු මස 18 වැනි දින
 කුරුණෑගල කම්මේරියේදීය.

ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ
 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවමදි හත්පත්තුවේ මැදගන්දහස කෝරළය නො. 335 දරණ රමුක්කණ පළාතේ ඇතව නම් ගමෙහි ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ රෝගය පැතිරී යන බැව් බෝවන රෝග සම්බන්ධ ආඥාපණයේ 327 වැනි පරිච්ඡේදයේ 4 වැනි වගන්තියේ 1 වැනි අතුරු වගන්තිය යටතේ බෝවන රෝග ඇති පෙදෙසක් ලෙස මා විසින් වම් 1955ක්වූ ජනවාරි මස 6 වැනි දින නො 10,751 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරන ලද දන්වීම අද දින සිට අවලංගුවන බැව් මෙයින් මහජනයා වෙත දන්වමි.

ඒ. අරුල්පිරිගසමි,
 වයඹ පළාතේ මහ දිසාපතිතුමා.

වම් 1955ක්වූ මාර්තු මස 16 වැනි දින
 කුරුණෑගල කම්මේරියේදීය.

ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ
 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ මාගල් ඕනොට කෝරළයේ කිරිදිගල්ල පළාතේ ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ රෝගය පැතිරී යන බැව් බෝවන රෝග සම්බන්ධ ආඥාපණයේ 327 වැනි පරිච්ඡේදයේ 4 වැනි වගන්තියේ 1 වැනි අතුරු වගන්තිය යටතේ බෝවන රෝග ඇති පෙදෙසක් ලෙස මා විසින් වම් 1955ක්වූ ජනවාරි මස 13 වැනි දින නො 10,753 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරන ලද දන්වීම අද දින සිට අවලංගුවන බැව් මෙයින් මහජනයා වෙත දන්වමි.

ඒ. අරුල්පිරිගසමි,
 වයඹ පළාතේ මහ දිසාපතිතුමා.

වම් 1955ක්වූ මාර්තු මස 18 වැනි දින
 කුරුණෑගල කම්මේරියේදීය.

ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ
 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ මාගල් නැගෙනහිර කෝරළයේ දිවුල්ල පිටිය පළාතේ ගවසින් අතර කුර ලෙඩ සහ කට ලෙඩ රෝගය පැතිරී යන බැව් බෝවන රෝග සම්බන්ධ ආඥාපණයේ 327 වැනි පරිච්ඡේදයේ 4 වැනි වගන්තියේ 1 වැනි අතුරු වගන්තිය යටතේ බෝවන රෝග ඇති පෙදෙසක් ලෙස මා විසින් වම් 1955ක්වූ ජනවාරි මස 13 වැනි දින නො 10,753 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරන ලද දන්වීම අද දින සිට අවලංගුවන බැව් මෙයින් මහජනයා වෙත දන්වමි.

ඒ. අරුල්පිරිගසමි,
 වයඹ පළාතේ මහ දිසාපතිතුමා.

වම් 1955ක්වූ මාර්තු මස 18 වැනි දින
 කුරුණෑගල කම්මේරියේදීය.

ලංකා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
 සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද නිමිත්තෙන් කෞතුකාගාර වසා තැබීම

වම් 1942කේ අංක 31 දරණ ලංකා ජාතික කෞතුකාගාර ව්‍යවස්ථාවේ 9 වැනි ඡේදය යටතේ පැනවූ පිහි අතුරෙන් වම් 1948ක්වූ අප්‍රේල් මස 30 වැනි දින නිකුත්කරන ලද අංක 9,859 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද සංශෝධන 3 වැනි පිහි අනුව කොළඹ, මහනුවර, යාපනය හා රත්නපුර පිහිටා ඇති ජාතික කෞතුකාගාර, 1955ක්වූ අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්පතින්දා සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද නිමිත්තෙන් වසා තබන බැව් මෙයින් දන්වනු ලැබේ.

පී ඊ. පී. දරණේගල,
 ලංකා ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ.

වම් 1955ක්වූ මාර්තු මස 18 වැනි දින
 කොළඹදීය.

දන්වීමයි

පාස්කුව, සිංහල සහ දෙමළ අළුත් අවුරුදු නිවාඩු දිනයන් නිසා, රජයේ ගැසට් පත්‍රය පහත සඳහන් දින වලදී ප්‍රසිද්ධ කරන බව මහජනයා වෙත මෙයින් දන්වමි.

<p>ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කරන දිනය</p> <p>1955 අප්‍රේල් 6 වැනි දා. 1955 අප්‍රේල් 13 වැනි දා. 1955 අප්‍රේල් 22 වැනි දා.</p> <p>වම් 1955ක්වූ මාර්තු මස 23 වැනි දින රජයේ මුද්‍රණාලය, කොළඹ 8.</p>	<p>මෙම කාර්යාලයට පළ කිරීම් ලැබිය යුතු අන්තිම දිනය</p> <p>1955 අප්‍රේල් 2 වැනි දා. 1955 අප්‍රේල් 5 වැනි දා. 1955 අප්‍රේල් 12 වැනි දා.</p> <p style="text-align: right;">බර්නාඩ් ද සිල්වා, රජයේ මුද්‍රණාලයාධිපති.</p>
---	---

பகுதி I: தொகுதி (I) — பொது

1949 ம் ஆண்டின் 3 ம் இலக்க இந்தியர், பாகிஸ்தானிகள் (பிரஜா உரிமை) சட்டம்

4 A ம் மாநிரிப்பத்திரம்

1949 ம் ஆண்டின் 3 ம் இலக்க இந்தியர், பாகிஸ்தானிகள் (பிரஜா உரிமை) சட்டம்

சட்டத்தின் 10 ம பிரிவினாபடி அறிவித்தல்

1949 ம் ஆண்டின் 3 ம் இலக்க இந்தியர், பாகிஸ்தானிகள் (பிரஜா உரிமை) சட்டத்தின் 4 ம் பிரிவினா 1 ம் உட்பிரிவினாபடி இதனகத்தான அட்டவணை யிற செய்யப்பட்ட விண்ணப்பம் ஒவ்வொன்றையும் அங்கீகரிக்கும் கட்டணைய, இவ்வறிவித்தல் திகதி தொடக்கம் ஒரு மாதகாலத்துக்குள், பொது ஜனங்களை எவரிடமேனுமிருந்து அதற்கைய கட்டளை பிறப்பித்தற்கு மாறாக யாதேனும் எழுத்தமுலமான தடையும் அதற்கைக்கு ஆதாரமான நியாயங்களையும் உணமைகளையும் பற்றிய அறிக்கையும் ஒருமித்து எமக்குக் கிடைத்தாலன்றி, யான பிறப்பிப்பென்னென்று இந்தியர், பாகிஸ்தானிகளைப் பதிவுசெய்யும் கொமிஷனா ஹோபேட ஏனென்ற தென்னககூன் ஆகிய யான அச்சட்டத்தின் 10 ம பிரிவினாபடி இத்தால் அறிவித்தல் கொடுக்கிறேன் தடைசூறும் அறிக்கை ஒவ்வொன்றிலும் தடை சூறுபவரின் முழுப்பெயரும் விலாசமும் இடப்படவேண்டும்

கொழும்பு,
1955 ம் ௨௫ மார்ச்சு 22 ந் ௨.

எச். இ தென்னககூன்,
இந்தியர் பாகிஸ்தானிகளைப்
பதிவுசெய்யும் கொமிஷனா

அட்டவணை

விண்ணப்ப
இலக்கமும்
திகதியும்

இலக்கப் பிரஜையாகப் பதிவுசெய்யும்படி விண்ணப்பஞ்செய்பவரின் பெயரும் விலாசமும்

F 217—4 8 50
F 1375—5 4 51
L 1013—12 12 50
L 1317—13 11 50
K 3999—10 2 51

பழனி அழகமமா, பதஞ வீராப பிரிவு, கிறேட வலி தோட்டம், டெஹ்தோட்டை
கந்தசாமி இரெங்கசாமி, குறியகலகேனை, குறுதெனியா, கண்டி
நாராயணன் சொலமன், பாணகல்லத் தோட்டம், நாவலப்பிட்டி
இராமன் அழகமமா, குறுநடுவத்தைத் தோட்டம், கம்பளை
வினாயத்தான அண்ணாமலை, கோகொஸ் வால்ட், கீழ்ப் பிரிவு, போகவந்தலாவை

4 B ம் மாநிரிப்பத்திரம்

1949 ம் ஆண்டின் 3 ம் இலக்க இந்தியர், பாகிஸ்தானிகள் (பிரஜா உரிமை) சட்டம்

சட்டத்தின் 10 ம பிரிவினாபடி அறிவித்தல்

1949 ம் ஆண்டின் 3 ம் இலக்க இந்தியர், பாகிஸ்தானிகள் (பிரஜா உரிமை) சட்டத்தின் 4 ம் பிரிவினா (1) ம், (2) ம் உட்பிரிவுகளின்படி இதனகத்தான அட்டவணையிற செய்யப்பட்ட விண்ணப்பம் ஒவ்வொன்றையும் அங்கீகரிக்கும் கட்டணைய, இவ்வறிவித்தல் திகதி தொடக்கம் ஒரு மாதகாலத்துக்குள் பொது ஜனங்களை எவரிடமேனுமிருந்து அதற்கைய கட்டளை பிறப்பித்தற்கு மாறாக யாதேனும் எழுத்தமுலமான தடையும் அதற்கைக்கு ஆதாரமான நியாயங்களையும் உணமைகளையும் பற்றிய அறிக்கையும் ஒருமித்து எமக்குக் கிடைத்தாலன்றி யான பிறப்பிப்பென்னென்று இந்தியர், பாகிஸ்தானிகளைப் பதிவுசெய்யும் கொமிஷனா ஹோபேட ஏனென்ற தென்னககூன் ஆகிய யான அச்சட்டத்தின் 10 ம பிரிவினாபடி இத்தால் அறிவித்தல் கொடுக்கிறேன் தடைசூறும் அறிக்கை ஒவ்வொன்றிலும் தடைசூறுபவரின் முழுப் பெயரும் விலாசமும் இடப்பட வேண்டும்

கொழும்பு,
1955 ம் ௨௫ மார்ச்சு 22 ந் ௨.

எச். இ தென்னககூன்,
இந்தியர் பாகிஸ்தானிகளைப்
பதிவுசெய்யும் கொமிஷனா

அட்டவணை

விண்ணப்ப
இலக்கமும்
திகதியும்

இலக்கப் பிரஜையாகப் பதிவுசெய்யும்படி
விண்ணப்பஞ்செய்பவரின்
பெயரும் விலாசமும்

விண்ணப்பஞ்செய்பவர் இலக்கப் பிரஜையாகத் தம்மைப்
பதிவுசெய்யும் பொழுதே, இலக்கப் பிரஜையாகப்
பதிவுசெய்ய விண்ணப்பஞ்செய்பவர் கோரும்
ஒவ்வொருவரின் பெயரும் இன முறையும்

O 4075—17 7 51
O 4190—17 7 51
O 4195—20 10 49
O 4210—12 6 51
O 4303—12 7 51
O 4328—23 7 51
O 4337—9 7 51
F 88—22 7 50
O 4255—20 7 51
F 203—1 9 50
F 209—25 8 50

லெனாட பொன்னுடோ, 43, புச்சா (புலியா) தெரு, புறக்கோட்டை, கொழும்பு
பக்கி மொனனு முகமது, முகமது அனிபா, 56/22 ம இல, சான செபத்தியான தெரு, கொழும்பு 12
மோசின்னலி யூசுப அலி, நூருணி விலா, புகவண்டி நிலையத் தெரு, பம்பலப்பிட்டி, கொழும்பு
இராசாபாய ரசவாதாசு செயினத்தித் கோளட்சிமித், 181/36, பேசிலை தெரு, பொற்றாளை, கொழும்பு 8
கிண்டுகரமரமில் புருசோத்தமன், 118/7, செயிறை யோசேபு தெரு, பாலத்தறை, கொழும்பு
காலேரிபரமபத் சிறியோயாகுறுப்பி இராமன் நமபியா, 34, லாஸ்கொறீன் தெரு, கொட்டானுசேனை, கொழும்பு
மைக்கேல சூசை, 52/152, கொச்சிக்கடைத் தெரு, கொழும்பு 13
மருதநாயகம் பெரியண்ணன் பிள்ளை, கிரிமெட்டியாத தோட்டம், கல்கா
காயா மொகிதன், 111/20, வினசென்ற தெரு, கொழும்பு 12
முத்தையா சுபையா, பட்ட வீராப பிரிவு, கிறேட வலித் தோட்டம், டெஹ்தோட்டை
ஆண்டி சுபிரமணியம், பட்டவீராப பிரிவு, கிறேடவலித் தோட்டம், டெஹ்தோட்டை

யோககிம் பொன்னுடோ (மனைவி), யோசேபின் மேரி சுநநி (மகன்), யோசேபின் மேரி சுநநி (மகன்), யோசேபின் மேரி சுமதி பொன்னுடோ (மகன்), ஐசா பீவி (மனைவி), நசமுதீன் (மகன்) சேனாபாய (மனைவி) அகபாரலி (மகன்), மெகிதிஅலி (மகன்) சரசவதி (மனைவி), நிராமலா (மகன்), இரவீந்திரன் (மகன்), மோகன் லால (மகன்) யானகி அமமா (மனைவி), இராமகிருஷ்ணன் (மகன்), இராமச் சந்திரன் (மகன்), பாலேந்திரா (மகன்), கோபிகா (மகன்) மைக்கேல அமமா (மனைவி), அந்தோனி மரியா (மகன்), அலபொனசா (மகன்) வீரமமா (மனைவி), சிதம்பரம் (மகன்), முத்தமமா (மகன்), காமாச்சி (மகன்), தங்கத்தாய (மகன்) கூல சும பீ (மனைவி), காதா பாச்சா (மகன்), மாமது மெய்தீன் (மகன்), மதாரா சைபு (மகன்), யசுவாரா குசெயின் (மகன்), பீமா பீ (மகன்) நாட்டுப்புவை (மனைவி) மூக்காய (மனைவி), அழகியான அல்லது தங்கராசு (மகன்), பழனியமமா (மகன்)

விண்ணப்ப இலக்கமும் திகதியும்	இலங்கைப் பிரஜையாகப் பதிவுசெய்யுமபடி விண்ணப்பச் செய்பவரின் பெயரும் விலாசமும்	விண்ணப்பஞ்செய்பவர் இலங்கைப் பிரஜையாகப் பதிவுசெய்யும் பொழுதே, இலங்கைப் பிரஜையாகப் பதிவுசெய்ய விண்ணப்பஞ்செய்பவர் கோரும் சுவகவொருவரின் பெயரும் இன முறையும்
F 216—4 8 50	மருதப்பிள்ளை தெய்வானை, பட்டவீரப் பிரிவு, கிறேட வலித் தோட்டம், டெஹ்தோட்டை	சீரங்கி (மகன்), தங்கமமா அல்லது காததாய (மகன்), உலோகமமா அல்லது கமலம் (மகன்), கோவிந்தமமா (மகன்)
F 222—4 8 50	இராமையா அழகிரி அல்லது அழகு, பட்டவீரப் பிரிவு, கிறேட வலித் தோட்டம், டெஹ்தோட்டை	சந்தனம் (மனைவி), செயலெச்சிமி (மகன்)
F 224—4 8 50	இரெங்கசாமி சினனத்தம்பி, பட்டவீரப் பிரிவு, கிறேட வலித் தோட்டம், டெஹ்தோட்டை	வீராய (மனைவி), சந்தனம் (மகன்), பார்வதி (மகன்), இராமமமா (மகன்), கிடணமமா (மகன்)
F 225—8 8 50	சோவல்லி ஆண்டி, கிறேட வலித் தோட்டம், டெஹ்தோட்டை	மாகாளி (மனைவி)
F 895—4 12 50	சுபையா பண்டிதா ஆறுமுகம் பண்டிதா, பாபா சலூன, இலங்கைவத்தை, கடுகணணுவை	அங்கமமான (மனைவி)
F 901—7 12 50	இரா ம பெ உரு இரெ காமாச்சி அம்மான, பின்ன கொல்ல தோட்டம், பாதத் கெவகெற்ற, தலத்தூ ஓயா	இரெங்கமமான (மகன்), யானகியமமான (மகன்)
F 2511—24 5 51	கறுப்பன முனியாண்டி, சீபீலத் தோட்டம், மெனிகடி வெல், கடுகணணுவை	பூச்சி (மனைவி), கறுப்பையா பொன்னையா (மகன்), இராககு அல்லது பொட்டி (மகன்), வீரமமா அல்லது இராமு (மகன்), ஆறுமுகம் பெருமான (மகன்)
G 543—28.8 50	கதிரவேல் சுப்பிரமணியம், அலுத்தாத தோட்டம், கல்கெத்த	காமாச்சி (மனைவி), வரதாச்சி (மகன்), ஜெயலெச்சிமி (மகன்)
J 28/ஈ—29 10 50	மாரியாபிள்ளை மகன் பெரியசாமிபிள்ளை, கோல்டுமீர் கூட்டம், ரெசெல்லை	பொன்னமமான (மனைவி), தங்கராசா (மகன்), புகழ்பவல்லி (மகன்), சீதையமமா (மகன்), சரசுபதி (மகன்), மங்கையரசு (மகன்), நடராசா (மகன்)
K 1056—15 11 50	சுபையா சபாபதி, லொய நோன தோட்டம், போகவந் தலாவை	தங்கமமா (மனைவி), இரத்தினம் (மகன்), பிரபாகர் (மகன்), யோகா (மகன்)
K 2524—6 2 51	நாராயணசாமி வெங்கடசாமி செடியயா, ஒளசே கடை வீதி, டிக்கோயா	தாயமமா (மனைவி), தானமீல் (மகன்), செல்வராசு (மகன்)
K 5357—21 7.51	மாரிமுத்தா கந்தன், பிறவுன் அண்ட கம்பனி லிமிடெட், அறநன்	இலெச்சிமி (மனைவி), கதிரகாம அல்லது கதிரகாமன் (மகன்), மயிலவாகனம் (மகன்), முருகேசு (மகன்), தவமணி (மகன்)
J 14/L —27 9 50	சந்தனம் ஸரீபன், கிறெய்க்கெட் தோட்டம், நாவலப் பிடடி	மைக்கேல் அம்மா (மனைவி), எலிசபெத் (மகன்), மேரி சேவியா (மகன்), வயலெட் (மகன்), மைக்கேல் அந்தோனி (மகன்), ஞான கிறிஸ்தோ (மகன்), செல்வராணி மாக்கெட்டு (மகன்)
L 95—27 8 50	பெரிய பெரியண்ணன் சினனாண்டி, பீக்கொக சில, புசெல்லாவை	நல்லமமா (மனைவி), அரியமமான (மகன்)
L 567—21 9 50	பழனியாண்டி டெலையுத்தம், அறப்பாதி கூட்டம், கம்பளைஷிமுமபாள (மனைவி), பாலேந்திரன் (மகன்), உலோகேந்திரன் (மகன்), தவ தேவி (மகன்), யோக தேவி (மகன்), தேவேந்திரம் (மகன்), சிவ தேவி (மகன்)	
L 750—3.12.50	முத்துவீரன் கிடணன் கந்தசாமி, போமனத் தோட்டம், புசெல்லாவை	நல்லமமா (மனைவி), விசயலெச்சிமி (மகன்), நவரத்தினம் (மகன்), பாலசுப்பிரமணியம் (மகன்)
L 1711—27.1.51	சுபையா கந்தப்பிள்ளை, அறப்பாதி கூட்டம், கம்பளை	பெரிய மாரியாய (மனைவி)
L 3845—25 5 51	பாபு கந்தன் ஆறுமுகம், நிவாசைத் தோட்டம், உலப்பனை	பழனியமமா (மனைவி)
L 3874—25 4 51	ஞ்சை மகன் அருளப்பன், நிவாசைத் தோட்டம், உலப்பனை	ரேசுமமான (மனைவி)
L 5894—12.6 51	மாரியாபிள்ளை சுகிரன் அல்லது சுப்பிரமணியபிள்ளை, ரி வி எஸ். ரி சித்தம்பரம்பிள்ளை மேற்பாத்தா, பனவிலத்தெனின், கம்பளை	அழகமமான (மனைவி), அன்னலெச்சிமி (மகன்)
Y 4799—5.7.51	முத்துசாமி செல்லப்பன், தெற்குப் பிரிவு, ரெக்கக தெனின், ஆலி-எல்	கறுப்பாய (மனைவி), காளியண்ணன் (மகன்), பழனியப்பன் (மகன்), காளியமமா (மகன்)

நாளுவித அறிவித்தல்கள்

களுத்துறைப் பகுதிக் கிடை மாட்டுக் குறி சுடுதலைப்பற்றிய சூசிப்பத்திரம் 1954—55

1943 ம ஆண்டு (சுக்ரேபா) ஐப்பசி மாதம் 15 ந திகதியன்று அரசாட்சியரால் வெளிப்படுத்தப்பட்ட "கெசெற" இலக்கம் 9,181 ல பிரசுரிக்கப்பட்ட கிடை மாட்டுக் குறி சுடுதலைப்பற்றிய சட்டத்தினது 3 (3) ம பிரிவினப்படி களுத்துறைப் பகுதியிலுள்ள நயகாம கோறையிலும், பலதன கோறையிலும், நடத்தப்போகும் கிடை மாட்டுக் குறிசுடுதல் சூசிப்பத்திரத்தை எல்லோருக்கும் விளம்பரப்படுத்துவதற்காக கீழே குறிக்கப்பட்டிருக்கின்றது —

களுத்துறைக் கச்சேரி,
1955 ம ஜூன் (மாச) பங்குனி 12 ந உ

எ. எம். எஸ். பெரேரா,
உதவி அரசாங்க மாகாண அதிபா

பல்தன கோறையிலும் மேற்குப் பகுதியில் நடத்தப்போகும் 1955 ம ஆண்டுக் கிடைமாட்டுக் குறிசுடுதல் பற்றிய சூசிப்பத்திரம்

விதானியின பகுதி இலக்கம்	கிராமத்தின் பெயர்	குறி சுடப்படும் இடம்	குறி சுடப்படும் திகதி
771	பொந்துப்பிட்டியா	பொந்துப்பிட்டியா கிராம விதானியின இல்லத்தில்	1 5 55, 2 5 55
772	இளங்குடைத்துவா	இளங்குடைத்துவா கிராம விதானியின இல்லத்தில்	4 5 55, 5 5 55
773/774	வல்கெத்த	வல்கெத்த கிராம விதானியின இல்லத்தில்	8 5 55, 9 5 55
775/776	பீகம்	பீகம் கிராம விதானியின இல்லத்தில்	11.5.55, 12 5 55
777/778	இறப்பாள	இறப்பாள கிராம விதானியின இல்லத்தில்	1 5 55, 2 5 55
779/780	கல்வல	கல்வல கிராம விதானியின இல்லத்தில்	4.5.55, 5.5 55
781/782	பறைகம்	பறைகம் கிராம விதானியின இல்லத்தில்	8 5 55, 9 5 55

விதானியின பகுதி இலக்கம்	கிராமத்தின் பெயர்	குறி கூடப்படும் இடம்	குறி கூடப்படும் திகதி
783/784	கறப்பாகல	கறப்பாகல கிராம விதானியின் இல்லத்தில	11 5 55, 12 5 55
785	யகிரூல	யகிரூல கிராம விதானியின் இல்லத்தில	14 5 55, 15 5 55
786	உடுகம்	உடுகம் கிராம விதானியின் இல்லத்தில	20 5 55, 21 5 55
787	வல்லலாவித்த	வல்லலாவித்த கிராம விதானியின் இல்லத்தில	1.5.55, 2 5 55
788	மாக்கலண்டாவ	மாக்கலண்டாவ கிராம விதானியின் இல்லத்தில	4 5 55, 5 5.55
789	குலவித்த	குலவித்த கிராம விதானியின் இல்லத்தில	8 5 55, 9 5 55
790	ஊறகொட	ஊறகொட கிராம விதானியின் இல்லத்தில	1 5 55, 2 5 55
791	பனனி	பனனி கிராம விதானியின் இல்லத்தில	4 5 55, 5 5 55
792/793	வலிபபனன மேற்கு	வலிபபனன மேற்கு கிராம விதானியின் இல்லத்தில	8 5 55, 9 5 55
793 A	வலிபபனன கிழக்கு	வலிபபனன கிழக்கு கிராம விதானியின் இல்லத்தில	11 5 55, 12 5 55
794	கொறவல	கொறவல கிராம விதானியின் இல்லத்தில	1 5 55, 2 5 55
795	ஒவித்திகல	ஒவித்திகல கிராம விதானியின் இல்லத்தில	4 5 55, 5 5 55
796/797	கிறனரிடியா	கிறனரிடியா கிராம விதானியின் இல்லத்தில	8 5 55, 9 5 55
798	கொட்டகெதற	கொட்டகெதற கிராம விதானியின் இல்லத்தில	11.5 55, 12 5 55
799	புகாமபுகொட	புகாமபுகொட கிராம விதானியின் இல்லத்தில	1 5 55, 2 5 55
800	டொடங்கொட மேற்கு	டொடங்கொட மேற்கு கிராம விதானியின் இல்லத்தில	4 5 55, 5.5 55
800 A	டொடங்கொட கிழக்கு	டொடங்கொட கிழக்கு கிராம விதானியின் இல்லத்தில	8 5 55, 9 5 55
801	நாகினன	நாகினன கிராம விதானியின் இல்லத்தில	11 5 55, 12 5 55
802	போப்பிடடியா	போப்பிடடியா கிராம விதானியின் இல்லத்தில	14 5 55, 15 5 55
802 A	யட்டொலவத்த	யட்டொலவத்த கிராம விதானியின் இல்லத்தில	20 5.55, 21 5 55
803	நாறவில்	நாறவில் கிராம விதானியின் இல்லத்தில	1 5 55, 2 5 55
804	பாந்தியா	பாந்தியா கிராம விதானியின் இல்லத்தில	4 5 55, 5 5 55
805	மத்துகம்	மத்துகம் கிராம விதானியின் இல்லத்தில	8.5 55, 9 5 55
806	இத்தகொட	இத்தகொட கிராம விதானியின் இல்லத்தில	11.5.55, 12 5 55
807	நாபொட	நாபொட கிராம விதானியின் இல்லத்தில	14 5.55, 15 5 55
808	துடுகல	துடுகல கிராம விதானியின் இல்லத்தில	20 5 55, 21 5 55
809	தெபுவன	சந்தை வளவுக்குள, தெபுவன	22.5.55, 23 5 55
810	பலாபிறறியகொட	பலாபிறறியகொட கிராம விதானியின் வளவுக்குள	24 5.55, 25.5 55

றங்கம் கோறும் பகுதியில் நடத்தப்போகும் 1955 ம் ஆண்டுக் கிடைமாட்டுக் குறிசுடுதல் பற்றிய சூசிப்பத்திரம்

கும்புக்கே, குளப்பன விதான ஆராச்சியின் பகுதி

604	பலானனறுவ	கிராம விதானியின் இல்லத்தில	1.6 55, 2 6 55
605	ஜலபொடுவ	ஷெ	6 6 55, 7 6 55
606	கொடிகமுல	ஷெ	9 6.55, 10 6.55
607	கும்புக்கே	ஷெ	12 6 55, 13 6 55
608	பொககுலவித்த	ஷெ	15 6 55, 16.6 55
609	கனேவல	ஷெ	18 6 55, 19 6 55
610	குளப்பன	ஷெ	21 6 55, 22 6 55
611	பட்டுவித்த	ஷெ	24 6 55, 25 6 55
612	கறாட்டப்பிடடிய	ஷெ	27 6 55, 28 6.55
613	தலகல	ஷெ	30.6.55, 1.7 55

ஹொறும், உடுவாற, பெல்லப்பிடடியா விதான ஆராச்சியின் பகுதி

614	உடுவ	கிராம விதானியின் இல்லத்தில	1 6 55, 2 6 55
615	ஹொறும்	ஷெ	6.6.55, 7 6.55
616	முன 5 ம	ஷெ	9 6 55, 10 6 55
632	கந்தான	ஷெ	12 6 55, 13 6 55
633	வீரவத்த	ஷெ	15 6 55, 16 6 55
634	யால	ஷெ	18 6 55, 19 6 55
650	றெமுன	ஷெ	21 6 55, 22 6 55
637	மடுறவல	ஷெ	24 6.55, 25 6 55
638	உடுவாற	ஷெ	27.6 55, 28.6.55
648	கெசுக்கேனுவ	ஷெ	30 6 55, 1 7 55
649	பட்டகொட	ஷெ	5.7.55, 6 7 55

கலப்பறான, அரக்காவில், மில்லேவா விதான ஆராச்சியின் பகுதி

617	மீவனப்பலான	கிராம விதானியின் இல்லத்தில	1 6.55, 2 6.55
617 A	குறுகொட	ஷெ	6 6 55, 7 6 55
618	வகவத்த	ஷெ	9.6 55, 10 6 55
619	உடுகல	ஷெ	12 6 55, 13 6 55
620	இலகிரியா	ஷெ	15.6.55, 16 6.55
622	மப்புத்துகல	ஷெ	18.6 55, 19 6.55
624	கந்தபானகொட	ஷெ	21 6 55, 22.6 55
626	கந்தபனப்பிடடியா	ஷெ	24 6.55, 25 6 55
627	அரக்காவில்	ஷெ	27 6.55, 28 6 55
628	மில்லேவா	ஷெ	30.6 55, 1 7.55
629	கிளடெல்பிடடியா	ஷெ	5 7 55, 6 7 55
630	டம்பாற	ஷெ	8 7 55, 9 7 55
631	கண்டுபெல்பொல	ஷெ	11 7.55, 12 7.55

பெல்பொல, கலதோட்ட, யாலகல விதான ஆராச்சியின் பகுதி

639	பாதக்கட	கிராம விதானியின் இல்லத்தில	1.6 55, 2 6 55
640	யட்டவாற	ஷெ	6.6 55, 7.6 55
642	கலபாத	ஷெ	9 6.55, 10 6.55
643	பெல்பொல	ஷெ	12.6 55, 13 6.55
644	பறகலதோட்ட	ஷெ	15.6.55, 16.6 55

விதானியின பகுதி இலக்கம்	கிராமத்தின் பெயர்	குறி கூட்படும் இடம்	குறி கூட்படும் திகதி
645	மில்லையா	கிராம விதானியின இல்லத்தில	18 6 55, 19 6 55
646	லங்கான	ஷே	21 6 55, 22 6 55
647	கல்தோட்ட	ஷே	24 6 55, 25 6 55
652	கென்னாருடாவ	ஷே	27 6 55, 28 6 55
653	யலகால	ஷே	30 6 55, 1 7 55
654	வெலிக்கல	ஷே	5 7 55, 6 7 55
655	குங்கமுலா	ஷே	8 7 55, 9 7 55
றய்கம, பண்டாறகம விதான ஆரசாசியின பகுதி			
656	றய்கம	கிராம விதானியின இல்லத்தில	1 6 55, 2 6 55
657	பனாபே	ஷே	6 6 55, 7 6 55
659	அத்தூரகம	ஷே	9 6 55, 10 6 55
660	பமுனுமுல்ல	ஷே	12 6 55, 13 6 55
661	கெலனிகம	ஷே	15 6 55, 16 6 55
662	வேவித்த	ஷே	18 6 55, 19 6 55
666	கம்புறுகொட	ஷே	21 6 55, 22 6 55
664	வீடகம	ஷே	24 6 55, 25 6 55
665	றமுக்கன	ஷே	27 6 55, 28 6 55
667	கமனபில	ஷே	30 6 55, 1 7 55
668	அனாதகம	ஷே	5 7 55, 6 7 55
669	கெனடெலபிடடிய	ஷே	8 7 55, 9 7 55

அறிவித்தல்

1942 ம ஆண்டு 31 ம இலக்க நூதனசாலைச் சட்ட 9 ம பகுதியின்படி ஆக்கப்பட்ட விதிகளின் 3 ம விதி, பின் அரசாங்க "கெசற" இல 9,859 1948 ம ஆண்டு (எபறில்) சித்திரை மாதம் 30 ந திகதியில் திருத்தப்பட்ட பிரகாரம் கொழுமடி, கண்டி, யாழ்ப்பாணம், இரத்தினபுரித் தேசிய நூதனசாலைகளை சிங்கள, தமிழ் புதுவருடத்தை முன்னிட்டு 1953 ம ஆண்டு (எபறில்) சித்திரை மாதம் 14 ந திகதி வியாழக்கிழமை பொது சனங்களுக்குத் திறந்துவைக்கப்பட மாட்டதென இத்தால அறிவிக்கப்படுகிறது

கொழுமடி,
1955 ம (ஸ்ர) (மாச) பங்குனிமீ 18 ந உ.

பீ ர பீ தெரணியாகல,
தேசிய நூதனசாலைகள் அறிவிதி.

விளம்பரம்

ராஸ்டா, சிங்கள, தமிழ் புது வருட விடுமுறைகளை முன்னிட்டு, அரசாங்க வாத்தமான பத்திரிகை ("கெசற") கீழே காட்டப்பட்ட திகதிகளில் பிரசுரிகப்படுமென்ப பொது சனங்களுக்கு இத்தால அறிவிக்கப்படுகிறது. —

வர்த்தமான பத்திரிகை
பிரசுரிகப்படும் திகதி

சித்திரை 6, 1955

சித்திரை 13, 1955

சித்திரை 22, 1955

விளம்பரங்கள் இக் கந்தோருக்கு வந்துசேர
வேண்டிய கடைசித் திகதி

சித்திரை 2, 1955

சித்திரை 5, 1955

சித்திரை 12, 1955

அரசாங்க அச்சகம்,
கொழுமடி 8,
1955 ம (ஸ்ர) (மாச) பங்குனிமீ 23 ந உ.

பேர்னாட த சிலவா,
அரசாங்க அச்சகத் தலைவா.